

# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

## නිල වාර්තාව

(අශෝධිත පිටපත)

### අත්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :

කථානායකතුමාගේ සහතිකය

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

පොද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් :


පෙරාදාහේ සහ ශ්‍රී සාරානන්ද බෝධි සංගමය (සංස්ථාගත කිරීමේ)—[වත්දා  
කරුණාරත්න මහතා]—පළමු වන වර සියවන ලදී

පොද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා :

බොදධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම—විවාදය කල් තබන ලදී

කල් තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු



# දැනට ලැබුණු පොත්

(විකල්ප)

## ලොරේ ග්ලා

(සපුරා මිල)

### ලොරේ ග්ලා පොත

ලොරේ ග්ලා පොතේ සටහන්  
5 වන පිටුවේ සටහන්-මෙහි සටහන් සටහන්වනු ලැබේ

ලොරේ ග්ලා පොත  
5 වන පිටුවේ සටහන්

ලොරේ ග්ලා පොතේ සටහන්  
5 වන පිටුවේ සටහන්

ලොරේ ග්ලා පොතේ සටහන්  
5 වන පිටුවේ සටහන්

## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை  
(மிகை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்பு :

சபாநாயகரது சான்றிதழ்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

தனி அங்கத்தினர் சட்டமூலம் :

பேராதனை மீ சாரானந்த பெளத்த சங்கம் (கூட்டிணைத்தல்)—  
[திரு. சந்திரா கருணாத்ன]—முதன்முறை மதிப்பிடப்பட்டது

தனி அங்கத்தினர் பிரேரணை :

பெளத்த வழிபாட்டுத் தலங்களைப் பாதுகாத்தல்—விவாதம்  
ஒத்திவைக்கப்பட்டது

ஒத்திவைப்புப் பிரேரணை

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 29

No. 6

Friday

8th June 1984

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

ANNOUNCEMENT :

Speaker's Certificate

ORAL ANSWERS TO QUESTIONS

PRIVATE MEMBERS' BILL :

Peradeniya Sri Sarananda Bauddha Sangamaya  
(Incorporation)—[Mr. Chandra Karunaratne]—Read the  
First time

2-A 077381-2,750 (84/06)

PRIVATE MEMBERS' MOTION :

Preservation of Buddhist Shrines—Debate adjourned

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS



# பாராளுமன்ற விவாதங்கள்

(பொது)

சுற்றுலா அமைச்சர்  
(வினாக்கள்)

சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1000  
 சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1001  
 சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1002  
 சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1003  
 சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1004  
 சுற்றுலா அமைச்சர்: (வினாக்கள்)  
 வினா எண் 1005

# PARLIAMENTARY DEBATES

(HANSARD)

## OFFICIAL REPORT

(Uncorrected)

## PRINCIPAL CONTENTS

ANNOUNCEMENT  
 Speaker's Comments  
 ORAL ANSWERS TO QUESTIONS  
 PRIVATE MEMBERS' BILL  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 PRIVATE MEMBERS' MOTION  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 PRIVATE MEMBERS' MOTION  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the  
 (Introduction by) (Canada) (Kinnear) - Read the



පාර්ලිමේන්තුව

பாராளுமன்றம்

PARLIAMENT

1984 ජූනි 8 වන සිකුරාදා

வெள்ளிக்கிழமை 8, ஜூன் 1984

Friday, 8th June 1984

ශ්‍රී. ඩී. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා (ඒ. එල්. සේනානායක මහතා) මූලාසනාදායී විය.

பாராளுமன்றம் (மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. எ. எஸ். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. SPEAKER (MR. E. L. S. NANAYAKE) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

කථානායකතුමාගේ සහතිකය

சபாநாயகரது சான்றிதழ்

SPEAKER'S CERTIFICATE

කථානායකතුමා (சபாநாயகர் அவர்கள்) (Mr. Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the certificate on the following Bill on June 7, 1984 :

Polgahawela Young Men's Buddhist Association (Incorporation)

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම

சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்

PAPERS PRESENTED

කථානායකතුමා (சபாநாயகர் அவர்கள்) (Mr. Speaker)

Hon. Minister of State.-(Pause).

Hon. Minister of Fisheries.-(Pause).

Is anyone presenting them on their behalf ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමවිලි සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාධකයකුණා)

(திரு. எம். வினசன்ட் பெரேரா - பாராளுமன்ற அலுவலர்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்) (Mr. M. Vincent-Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

If I am permitted to do so I can do that.

Regulations made by the Ceylon Tourist Board with the concurrence of the Minister of State under sections 80 and 96 of the Tourist development Act, No. 14 of 1968 and published in Gazette No. 296/23 of 12.05.1984.-(Mr. M. Vincent Perera, on behalf of the Minister of State.)

Supplementary Estimate No. 4 of 1984.-(Mr. M. Vincent Perera on behalf of the Minister of Fisheries).

සහමේයය මත නිවස යුගයයි නියෝග කරන ලදී. சபாபிடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது. Ordered to lie upon the Table.

47 (5) වන ස්ථාවර නියෝගය යටතේ පිළිගන්නා ලද වාර්තාව

நிறைக்கட்டளை இல. 47 (5) இன்படி சமர்ப்ப

பிக்கப்பட்ட அறிக்கைகள்

REPORTS PRESENTED UNDER STANDING ORDER No. 47 (5)

ඉෂා - අථුල් ඉස්ලාම් අනාථ නිවාසය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

இஷா அத்துல் இஸ்லாம் அநாதைகள் இல்லம் (கூட்டிணைத்தல்) சட்டமூலம்

ISHA-ATHUL ISLAM HOME FOR THE ORPHANS (INCORPORATION) BILL

Report on the Bill intituled "An Act to incorporate the Isha-Athul Islam Home for the Orphans." (Mr. M. H. Mohamed, Minister of Transport, Minister for Transport Boards and Minister for Private Omnibus Transport).

පනත් කෙටුම්පත 1984 ජූනි 21 වන මුහසොතින්ද දෙවන වර සියවිය යුගයයි නියෝග කරන ලදී.

சட்டமூலம் 1984, ஜூன் 21 விடியல்க்கிழமை இரண்டாம் முறை மதிப்பிடப்படக் கட்டளையிடப்பட்டது.

Bill ordered to be read a Second time upon Thursday, 21st June, 1984.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

ජේ. එල්. සිරිසේන මහතා (මහජන සේවා නියෝජ්‍ය දැමවිලි) (திரு. ஜே. எல். சிறிசேன - சமூக சேவைகள் பிரதி அமைச்சர்) (Mr. J. L. Sirisena-Deputy Minister of Social Services)

I present a petition from Mr. D. S. Wickremarachchi, of D 16, Augusta Link Road, University Park, Peradeniya.

දිනේෂ් ගුණවර්ධන මහතා (මහරගම) (திரு. தினேஷ் குணவர்த்தன - மஹராகம) (Mr. Dinesh Gunawardene-Maharagama)

පිටකොටුවේ, බැඳදගානේ, දුටු පාරේ අංක 157/5 දරණ ස්ථානයෙහි පදිංචි අතුරුගොඩගමමතේ කරුණාභිලක මහතා එවා ඇති පෙත්සමක් මම ඉදිරිපත් කරනවා.

මහරගම, ගම්මාන පවුමතේ අංක 26 දරණ ස්ථානයෙහි පදිංචි එක්. එක්. සිල්වා මහතා එවා ඇති පෙත්සමක් මම ඉදිරිපත් කරනවා.

මහජන පෙත්සම් කරන සභාවට පැවරිය යුගයයි නියෝග කරන ලදී. பொதுமனுக் குழுவுக்குச் சாட்ட கட்டளையிடப்பட்டது.

Ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

ආර්යවතී වනිගරත්න මහත්මිය : අර්ථසාධක මුදල් திருமதி ஆரியவதி வணிகரத்தன : உள்.சே.நி. கொடுப்பனவுகள் MRS. ARYAWATHI WANIGARATNE : EPIDUES

- 1. ආවාසී ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල) (கலாநிதி டபிள்யூ. தஹநாயக்க - காலி) (Dr. W Dahanayake-Galle) කමකරු දැමවිලිගාගෙන් ඇසූ ප්‍රශ්ණය: (අ) සියලුම ලේඛන ඉදියපත් කොට ඇති ගාල්ලේ දත්ගෙදර මහදුවවත්තේ අංක 382/18 C හි පදිංචි ආර්යවතී වනිගරත්න මහත්මියට සේවක අර්ථ සාධක අරමුදල් අංක 88/G/162 - යටතේ හිමි සේවක අර්ථ සාධක අරමුදල් වනාම ගෙවන්නේද? (ආ) තො එසේනම්, ඒ මන්ද?



[ආචාර්ය ඩබ්ලිව්. දත්තයක මහතා]

தொழில் அமைச்சரைக் கேட்ட வினா :

(அ) தேவையான ஆவணங்கள் யாவற்றையும் சமர்ப்படுத்த வரும், காலி, தங்கேதா, மகாதுவாவத்தை 362/18C எனும் இலக்க இல்லத்தைச் சேர்ந்தவருமான திருமதி ஆரியவதி வணிகரத்தன் என்பவரின் ஊ. சே. நி. கொடுப்பனவுகளை அவர் உடனடியாகச் செலுத்துவாரா?—ஊ. சே. நி. இல. 86/G/162.

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Labour :

(a) Will he pay at once the E.P.F. dues to Mrs. Ariyawathie Wanigaratne of 362/18C, Mahaduawatta, Dangedara, Galle, who has forwarded all documents .P.F. No. 86/G/162?

(b) If not, why?

එම. ජෝසප් මයිකල් පෙරේරා (වැඩබලන කමිකරු ඇමතිතුමා)

(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா — பதில் தொழில் அமைச்சர்) (Mr. M. Joseph Michael Perera - Acting Minister of Labour)

(අ) කාමාචිත අංක 86/ජී/162 දරන ආර්ථවනි වනිතරත්ත මහත්මියට හිමි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ වන රුපියල් 1,792.63 ක් වූ මුදල් සඳහා අංක. කේ 705291 දරණ වෙන්පත ඇයට හාරදීම පිණිස ඇයගේ හිටපු සේවා යෝජකයා වෙත 1984.01.31 දින ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

(ආ) ඉහත (අ) පිළිතුර අනුව වැන කොතෙහි.

එන්. ඩී. එම්. වීරමන් මහතා : විග්‍රාම ප්‍රතිලාභ

திரு. என். டி. எம். வீரமன் : இளைப்பாற்று நலங்கள்

MR. N. T. M. WEERAMAN : RETIREMENT BENEFITS

6/84

2. ආචාර්ය ඩබ්ලිව්. දත්තයක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

ජේෂ් කර්මාන්ත ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) හල්ලේ බලවේග මධ්‍යස්ථානයේ වැද්දුම්කරු, හල්ලේ ගොඩකන්දේ ගුරුදේවාලවත්තේ එන්. ඩී. එම්. වීරමන් මහතා 1983 මක්කෝබර් 1 වැනිදි විග්‍රාම හිස බව එතුමා දන්කේද?

(ආ) මනුෂ්(ව) විග්‍රාම වැටුප් (ii) අර්ථ සාධක අරමුදල් සහ (iii) හිස වැටුප් මනුෂ් ගෙවා තැන්කේ මන්ද?

(ඇ) එම ගෙවීම් වහාම කරනු ඇද්ද?

(ඈ) කොඵසේනම්, ඵ මන්ද?

புடைவைக் கைத்தொழில் அமைச்சரைக் கேட்ட வினா :

(அ) காலி மின்தறி மத்திய நிலையப் பொருத்தாரும், காலி, கொடகந்தை, குருதேவாலவத்தை எனுமிடக் கைத் சேர்ந்தவருமான திரு. என். டி. எம். வீரமன் என்பவர் 1983, ஒக்டோபர் 1 ஆந் திகதியன்று இளைப்பாறினார் என்பதை அவர் அறிவாரா?

(ஆ) இவருக்கேள் (i) ஓய்வூதியம் (ii) சேமலாப நிதி (iii) சம்பள நிலுவை என்பன வழங்கப்படவில்லையா?

(இ) உடனடியாக இவை இவருக்குச் செலுத்தப்படுமா?

(ஈ) இன்றேல், ஏன்?

asked the Minister of Textile Industries :

(a) Is he aware that Mr. N. T. M. Weeraman of Gurudewalawatta, Godakande, Galle, Fitter Powerloom, Galle, went on retirement on 1st October, 1983?

(b) Why has he not been paid his : (i) pension ; (ii) Provident Fund and (iii) Arrears of pay ?

(c) Will he be paid at once ?

(d) If not, why ?

වීරසාල මෙන්ඩිස් මහතා (ජේෂ්කර්ම ඇමතිතුමා)

(திரு. விஜயபால மெண்டிஸ் — புடைவைத் தொழில் அமைச்சர்) (Mr. Wijayapala Mendis - Minister of Textile Industry)

(a) Yes.

(b) (i) It has not been possible to send the pension application to the Director of Pensions as the documents that should be annexed to the pension application have not been received.

(ii) 85 per cent of the P.S.P.F. contributions due to him have been paid already. The balance 15 per cent can be paid only when approval is granted by the Secretary, Public Service Provident Fund, for the payment.

(iii) Arrears of salary due to him have now been paid to him in full.

(c) Mr. Weeraman will be able to obtain his pension when the payment of pension is approved by the Director of Pensions. The balance 15 per cent of the P.S.P.F. contributions will be paid to him when approval is granted by the Secretary, Public Service Provident Fund.

Mr. Weeraman is an employee who has been retired for inefficiency under section 24 : 3, chapter 48 of the Establishments Code. This is the reason for the delay in making this payment.

(d) Does not arise.

එ. එච්. කඩිජා හනුන් මහත්මිය : පවරාගත් ඉඩම් සඳහා වන්දි

ஜனபா ஏ. எச். கதிஜா ஹனூன் : வீடு களிகரிப்புக்கான நாட்டாடு

MRS. A. H. KADIJA HANOON : COMPENSATION FOR LAND ACQUISITION

9/84

3. ආචාර්ය ඩබ්ලිව්. දත්තයක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) හල්ලේ හිරිමුර හරස් පාරේ අංක 112 හි ඒ. එච්. කඩිජා හනුන් මහත්මියට 1978. 05. 08 දිනැති අංක 9/අ/222 යටතේ ඉඩම් පවරා ගැනීම සඳහා වන්දි මෙතෙක් ගෙවා තැනි බව එතුමා දන්කේද?

(ආ) ඇයට වහාම ගෙවන්නේද?

(ඇ) කො ඵසේ නම්, ඵ මන්ද?



காணி, காணியபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) 8.5.1978 ஆம் திகதிய ௭/௫/222 ஆம் இலக்க வழக்கின் படி, காலி ஹிரிம்புர, குறுக்கு ரோட் 112 ஆம் இலக்கத்தில் வசிக்கும் ஜனாபா ஏ. எச். கதிஜா ஹனான் என்பவருக்கு காணி சலுகரிப்புக்காக வழங்கப்பட்ட வேண்டிய நடவடிக்கை இன்னும் கொடுக்கப்படவில்லை என்பதை அவர் அறிவாரா?

(ஆ) இவரது கொடுப்பனவு உடனடியாக வழங்கப்படுமா?  
(இ) இல்லையெல், ஏன்?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

- (a) Is he aware that Mrs. A. H. Kadija Hanoon, 112, Hirimbura Cross Road, Galle, has not yet been paid compensation for land acquisition in case ௭/௫ /222 of 08.05.1978 ?
- (b) Will she be paid at once ?
- (c) If not, why ?

ப. சி. சி. சிவசாரி மனா (கியேர்ஸ் ஓபிசி னா ஓபிசி சைலர்மனா ரும்கிறும)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)  
(Mr. A. M. S. Adikari-Deputy Minister of Lands & Land Development)

- (a) Yes.
- (b) No.
- (c) Compensation will be paid after the publication of the award under Section 17 of the Acquisition Act.

ஈபார்சை டிவிசி. டுமனாசை மனா (கலாநிதி டபிள்யு. தஹநாயக்க)  
(Dr. W. Dahanayake)

Is the Hon. Minister aware that this matter is now over five years old ? This was a case that arose in May 1978. Therefore, will the Hon. Minister please try to expedite payment ? That is all I am asking.

கப்தாசைகறும (சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Question No. 4.

கே. டிவிசி. டேவநாயகம் மனா (சப்தேவ கப்துசி டிவிசி ரும்கிறும) (திரு. கே. டபிள்யு. தேவநாயகம் — உள்நாட்டலுவல்கள் அமைச்சர்)  
(Mr. K. W. Devanayagam-Minister of Home Affairs)

This is a question that requires the collection of a lot of material and translations to be done. I move for four weeks' time to answer the Question.

லக்ஷமன் சயகோடி மனா (அந்தணாசல) (திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தணகல்)  
(Mr. Lakshman Jayakody-Attanagalla)

Sir, this Question was given notice of four months ago. Appointments have been made. This has been translated. This has been done in the Sinhala language

and it has been completed. Why cannot he answer this Question ? This Question was given notice of four months ago. This is the 21st Question for the year.

கே. டிவிசி. டேவநாயகம் மனா (திரு. கே. டபிள்யு. தேவநாயகம்)  
(Mr. K. W. Devanayagam)

This appears on the Order Paper only today.

லக்ஷமன் சயகோடி மனா (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

It has appeared on the Order Book for the last three months.

கே. டிவிசி. டேவநாயகம் மனா (திரு. கே. டபிள்யு. தேவநாயகம்)  
(Mr. K. W. Devanayagam)

No.

லக்ஷமன் சயகோடி மனா (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

This is not fair. I must be fair by the officers here. All these Questions do not appear on the Order Paper straightway. It first appears on the Order Book and that is sent to the Ministry. Those Ministries must work and get the particulars ready.

கே. டிவிசி. டேவநாயகம் மனா (திரு. கே. டபிள்யு. தேவநாயகம்)  
(Mr. K. W. Devanayagam)

This question has come up only once. It has not come to our notice.

லக்ஷமன் சயகோடி மனா (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

It was on the Order Book. This was the 21st Question for the year. We have now reached almost the 200th Question. I must say that the Parliamentary office is doing a very good job of work. If a Question is given notice of today, it will appear on the Order Book next week.

புறநாடு மறு டிவகரி ஓடிர்சை கிரீமெ டியேவ கரந லடி. கிடுமவை மற்ருரு தினத்துக்குச் சமர்ப்படுக்கக் கட்டணமிடப்படும்.

Question ordered to stand down.

குமசேலா கிரிடார் : பரும குேகியெ அந்தரயன கிரீமெ கமிமூல பரிக்கண புகிபரு

கிராம சேவை உத்தியோகத்தர்கள் : முதலாம் தரத்தில் சேர்த்துக் கொள்வதற்கான தேர்வுபடி பரிட்சையின் பெறுபெறுகள்  
GRAMA SEVA OFFICERS' RESULTS OF INTERVIEW FOR ABSORPTION TO GRADE I

22/84

5. லக்ஷமன் சயகோடி மனா (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

- சப்தேவ கப்துசி டிவிசி ரும்கிறுமனா ருடி புறநாடு.
- (ர) குமசேலா கிரிடார் பரும குேகியெ அந்தரயன கிரீமெ கமிமூல பரிக்கண புகிபரு பார்டிமேனா மந்திரிர்வன வென கபயன லடிடே?
- (ர) சப்தேவ கிரீமெ லடிடே அந்தணாசல மந்திரிர்வன வென கபயன லடிடே மந்த?



[செவ்வகம் கீழ்க் குறிப்பிட்ட]

(அ) உத்தரவுகள் சம்பந்தம் செய்யாத பட்சத்தில் உத்தரவுகளை சம்பந்தம் செய்யாத பட்சத்தில் உத்தரவுகளை சம்பந்தம் செய்யாத பட்சத்தில்...

உள்ளாட்சித்துறை அமைச்சரைக் கேட்ட வினா :

(அ) கிராமசேவை உத்தியோகத்தர்களை முதலாம் தரத்தில் சேர்த்துக்கொள்வது தொடர்பாக சட்டப்பேற்ற நேர் முகப் பரீட்சையின் பெறுபெறு பாயாளுமன்ற உறுப்பினர்களுக்கு வழங்கப்பட்டதா?

(ஆ) அவ்வாறெனில், இவ்வட்டவகை அத்தனைகல்ல பாயாளுமன்ற உறுப்பினர்களுக்கு ஏன் வழங்கப்படவில்லை?

(இ) இவ்வட்டவகை எந்த அலுவல்களுக்காக உறுப்பினர்களுக்கு வழங்கப்பட்டது என்பது பற்றிக் கூறுவாரா?

asked the Minister of Home Affairs :

(a) Were the results of the interview held for the absorption of Grama Seva Officers to Grade I made available to Members of Parliament ?

(b) If so, why were those lists not sent to the Member for Attanagalla ?

(c) Will he state for what purpose these lists were sent to Members of Parliament ?

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. கே. டபிள்யூ. தேவநாயகம்) (Mr. K. W. Devanayagam)

- (a) No. (b) Does not arise. (c) Does not arise.

குமட்டு திரைகள் : கிராம சேவை உத்தியோகத்தர்கள் : GRAMA SEVA OFFICERS : APPEALS

23/84

6. செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) (Mr. Lakshman Jayakody)

சம்பந்தம் செய்யாத பட்சத்தில் உத்தரவுகளை சம்பந்தம் செய்யாத பட்சத்தில்...

- (அ) குமட்டு திரைகள் கீழ்க் குறிப்பிட்ட பட்சத்தில் சம்பந்தம் செய்யாத பட்சத்தில்... (ஆ) சம்பந்தம் செய்யாத பட்சத்தில் உத்தரவுகளை சம்பந்தம் செய்யாத பட்சத்தில்...

உள்ளாட்சித்துறை அமைச்சரைக் கேட்ட வினா :

(அ) கிராமசேவை உத்தியோகத்தரை தரப்படுத்துக் கொடுத்து ஏற்பட்ட அநீதிப்பற்றி அனுப்பப்பட்ட மேன்முறையீடு சம்பந்தமாக விசாரணை நடத்துவதற்கு ஒரு சபையை அவர் நியமிப்பாரா?

(ஆ) அம்மேன்முறையீடு சம்பந்தமாக தற்பொழுது எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் என்னவென்பதை அவர் குறிப்பிடுவாரா?

asked the Minister of Home Affairs :

(a) Will he appoint an independent board to inquire into the appeals of Grama seva Officers regarding the injustices caused to them in grading ?

(b) Will he state what action he has taken with regard to the appeals ?

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. கே. டபிள்யூ. தேவநாயகம்) (Mr. K. W. Devanayagam)

- (a) No. (b) Does not arise.

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) (Mr. Lakshman Jayakody)

Why? What are the constraints that you have in appointing an independent board to inquire into the appeals of the Grama Seva Officers regarding the injustices caused to them? Why do you say no?

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. கே. டபிள்யூ. தேவநாயகம்) (Mr. K. W. Devanayagam)

Whatever appeals sent by them have been duly considered and dealt with and I do not think an independent board is necessary.

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) (Mr. Lakshman Jayakody)

Does the Hon. Minister know that the appeals that were sent there by the Grama Seva Officers have not been inquired into? We are therefore, asking for an independent board of appeal and will you please consider the question once again?

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. கே. டபிள்யூ. தேவநாயகம்) (Mr. K. W. Devanayagam)

All the appeals that come to me are duly considered and there is hardly an apeal that is worth considered again. All the appeals were duly considering and dealt with.

செ. பி. லக்ஷ்மன் ஜயக்கொடி (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) (Mr. Lakshman Jayakody)

You allow all the appeals !

பேரடங்கி மன்றங்களின் பற்றி கட்டுப்பாட்டு தனி அங்கத்தினர் சட்டமூலம் PRIVATE MEMBERS' BILLS

பேரடங்கி சி காரணத்தால் பேரடங்கி மன்றங்களின் பற்றி கட்டுப்பாட்டு தனி அங்கத்தினர் சட்டமூலம்

பேரடங்கி சி சாரணத்தால் பேரடங்கி மன்றங்களின் பற்றி கட்டுப்பாட்டு தனி அங்கத்தினர் சட்டமூலம்

PERADENIYA SRI SARANANDA BAUDDHA SANGAMAYA (INCORPORATION) BILL

பெரடெனியா சரி சரணந்தா பௌத்த சங்கம் (சட்டமூலம்) (திரு. சந்திரா கருணரத்தன - இராசாங்கப் பிரதி அமைச்சர்) (Mr. Chandra Karunaratne - Deputy Minister of State)

பற்றி கட்டுப்பாட்டு தனி அங்கத்தினர் சட்டமூலம்

"பேரடங்கி சி காரணத்தால் பேரடங்கி மன்றங்களின் பற்றி கட்டுப்பாட்டு தனி அங்கத்தினர் சட்டமூலம்"







[ආකෘති දසනාසක මතන]

කරනවා. ඒ නිසා තමයි බොද්ධයින්ට ගිහිත් ඒ ප්‍රදේශයේ බොද්ධ කටයුතු කරන්නට පුළුවන් තත්ත්වයක් තිබෙන්නෙ. එකක් දෙකක් නොවෙයි. විනාශ කරන ලද ස්ථාන රාශියක් තිබෙනවා.

"කුට්ටිවෙලිහි බුදු ගෙයක් ගැන අනාවරණය කරන අවස්ථාවක්" කියන එක බලන්න. ඒ කියන්නේ මේ ප්‍රදේශවල පත්සල් ආග සම්පූර්ණ විනාශස්ථාන තිබී තිබෙනවා. විනාශස්ථානයකට පුළුන් ස්ථානයකට අවශ්‍ය වන අත්දමට ආග සම්පූර්ණ වීටියට සකස් වූ පුළුන් ස්ථාන තිබී තිබෙනවා. ඒ විනාශ ස්ථාන සහ දාගැබ කඩා බිඳ දමා තිබෙනවා. සමහර ස්ථාන කැලෑවෙන් වැසී යන්නට හැරීමෙන් එවැනි ස්ථාන තැනී තත්ත්වයක් පෙන්නුම් කරන්නට උත්සාහ කරනවා. මේක ඉතාම ගයානක දෙයක්. ඇත්තවශයෙන්ම මගේ සතුටිය ගිම් කරන්නට ඕනෑ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහ සංස්කෘතික අමාත්‍යාංශයට මේ ගෙන යන වැඩ පිළිවෙල ගැන. වැසී ගිය පැරණි බොද්ධ සිද්ධස්ථාන සොයා ගැනීමේ කාර්යය මෙම දෙපාර්තමේන්තුව ඉතාම වැදගත් කොට සලකා ක්‍රියා කරනවා.

මේ බලන්න තවත් එකක්. මවුකන්ද පිළිම ගෙයි තට්ටුත් පමණයි තිබෙන්නෙ. එය ඉදිරිපිට තිබුණු දොරටුවල රූප, සදකඩ පහණ ආදිය පමණක් ඉතිරි වී තිබෙනවා. මා සිතන හැටියට දැන් ඒ තණ්ටාවගේස සකස් කරගෙන යනවා. "නිරියායේ කවාකාර ධාතු මන්දිරය සාරත්තණය කිරීමෙන් පසු" යනුවෙන් මේ පොතේ තවත් ඡායා රූපයක් තිබෙනවා. එක කොඩි තරම් ලස්සණින් තිබෙනවාදයි බලන්න. ඒ කාලයේ තිබුණු කැටයම් කලා ශිල්පයට අනුකූලව නොයෙක් වීඩියෝ අරුමෝස්වම් වැඩ දමූ කපා වැදුණු ගල් කණු මෙතැන තිබෙනවා. මා සිතන හැටියට අඩි 12 ක් පමණ උස මේ එක ගල් කණුවක් අපට සකස් කරන්නට බැරි වෙයි අඩුම වශයෙන් රු. 60,000 ක් වත් වැය නොකර.

මේවා දකින කොට එදා අපේ සිංහලයන්ට අයිතිව තිබුණු සිංහල බොද්ධයන්ට අයිතිව තිබුණු මේ ප්‍රදේශවල මේ කටයුතු කරන්නට ඔවුන් මොන තරම් උත්සාහයක් ගත්තාදයි අපට පෙනෙනවා. මේවා වන්දනාමාන කරන්නට අවුරුදුපතා දහස් ගණන් දකුණේ සිංහලයන් ඒ ප්‍රදේශවලට ගිහිත් තිබෙනවා. "වවුකියාවේ ඇටඹගස්කඩ බුදු ගෙයක තට්ටුත්" යනුවෙන් තවත් ඡායා රූපයක් මෙතැන තිබෙනවා. "මෙහි හිතා මතාම කඩා බිඳ දමන ලද බුදු පිළිමයක් ඇත" යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේවා දකින විට අපට ලොකු වේදනාවක් ඇති වෙනවා. බුදු පිළිමය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට බැරි නිසා සමහර විට අන පය කඩා දමා තිබෙනවා. ඒ කියන්නේ මේවා ගලින්ම නෙලා තිබෙන නිසා සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමන්නට නොහැකි නිසා සමහර විට තාසය කඩා දමා තිබෙනවා. සමහර විට කණ කඩා දමා තිබෙනවා. සමහර විට අන පය කඩා දමා තිබෙනවා. අනුරාධපුරයට ගියාමත් අපට එවැනි බුදු පිළිම දකින්නට පුළුවනි. සිංහලයන්ගේ ශ්‍රී විගුණිය බොද්ධ සත්‍යත්වය ඒ ප්‍රදේශවල නොතිබුණාය කියන එක ප්‍රචාරය කරන්නට මේවා කලක සිටම හිතා මතාම කරන ලද දේවල්.

අපි මුළු ඉන්දියාවටම දොස් කියන්නේ නැහැ. දඹද්වීප් තමයි මේ රටට බුද්ධාගම ආවේ. ඒමිබුද්ධපය කවිව්‍යාම අද පෙන්නුම් කරන්නේ ඉතාම සුළු ප්‍රදේශයක්. ඒමිබුද්ධපය අපට තිතරම උදව් දුන්නා. නමුත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ පිරිස ගැන ඉතිහාසය බොහොම පැහැදිලිවම කියන්නේ ඒ අය ඉන්දියාවේ උපන් පිරිසක් නොව පිටතින් පැමිණිවු පිරිසක්ය කියලයි. ඒ නිසාම ඒ අය ඉන්දියාවේ එක කොටසකට පමණක් - ඔය තමිල් නාඩු කියන කොටසේ පමණක් - සීමා වී ඉන්නවා. ඔය තමිල් නාඩු කියන කොටස එදා වෝල, පාණ්ඩ්‍ය, කේරල සහ පල්ලව ආදී වශයෙන් බෙදී තිබුණා. පල්ලවයන් ද්‍රවිඩ ජාතිකයන්ට අයිති අය නොවෙයි. කේරලයනුත් ද්‍රවිඩ ජාතියට අයිති නැහැ. සොලී වෙනමම ජාතියක්. පාණ්ඩ්‍ය ජාතිය දෙමළ ජාතියට අයිති නැහැ. ඒ අය ආර්යයන් වර්ගයටයි අයිති වෙන්නෙ. අපේ පරණවිතාන පුරා විද්‍යා ශූරීන් ආර්යයන් ගැන විග්‍රහයක් කර තිබෙනවා. ඒ වාගේම මුල් කියන ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යා ගවේෂකයා, ඔහුගේ පොත්වල මේවා සම්බන්ධව, සෙල් ලිපි ආදිය ආශ්‍රයෙන්, පැහැදිලි විස්තරයක් කර තිබෙනවා. මේ හැම දෙයකින්ම පෙනී යනවා, ඒ ප්‍රදේශවල තිබුණු අපේ බොද්ධ විස්තර විනාශ කර දමා තිබෙන්නේ එකම පිරිසක් බව. එදා අපේ බොද්ධ සංස්කෘතිය විනාශ කර දමීමට හිතාමතාම ක්‍රියා කළ ඒ පිරිසම අදත් ඒ අත්දමට ක්‍රියා කරන බව මේ පොත්පත් කියවන විට අපට, සාක්ෂි සහිතවම පෙනී යනවා. කොහොම වුණත් අපේ කර්මාන්ත ඇමතිතුමාගේ අධීක්ෂණයන්, එතුමාගේ උත්සාහයන් පහසුවෙන් ඉටු කර ගත්ත ලැබෙවිය කියා මම බලාපොරොත්තු වෙනවා.

ඇත්තවශයෙන්ම මේ කර ගෙන යන වැඩය හරියටම හරි. මේ ප්‍රදේශ සිංහල ජනාවාස බොද්ධ ජනාවාස වශයෙනුයි තිබුණේ. එම නිසා එම ප්‍රදේශ කාටවත් උරුම කර ගන්නට එසේ නැති නම් වෙනත් පිරිසකට පමණක් උරුම කර ගන්නට ඉඩ දෙන්න පුළුවන් ප්‍රදේශ කොටන බව මේ ලිපිවෙලින්ම මපු වෙනවා.

ගරු කථානායකතුමනි, කුට්ටිවෙලිහි බුදුපිළිම ගෙය කඩා විනාශ කර දමා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු කර දැන් එහි තට්ටුත් සොයා ගෙන තිබෙනවා. එහි ගොඩනැගිලි ආදිය අනුරාධපුර යුගයේ තිබුණු බොද්ධ සංස්කෘතියට අදාළ බව පෙනෙනවා. ඒ ප්‍රදේශයේ සේරුවිල ස්ථූපය දකින්න තිබෙනවා. අපේ සමහර ද්‍රවිඩ සහෝදරයන් වවුකියාව ප්‍රදේශය තමන්ට අයිති ප්‍රදේශයක් මිස බොද්ධයන්ට හෝ සිංහලයන්ට අයිති ප්‍රදේශයක් නොවේය කියා මහ ලොකුවට කෑ ගහනවා. නමුත් මෙතෙක් සොයා ගෙන ඇති ප්‍රමාණයෙන් අපට පෙනී යනවා, විශාල ප්‍රදේශයක බොද්ධ තට්ටුත් විනාශ කර දමා ඇති බව. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙන යන මේ වැඩ පිළිවෙලින්, අපේ ඉතිහාසය යටපත් කරන්නට ගිය, සිංහල ජාතියේ තිබෙන අයිතිවාසිකම් විනාශ කර දමන්නට ගිය ඒ පිරිසට වදන්නේ මරු පහරක්. ඒවාගේම එයින් සිංහලයන්ට සැලසෙන්නේ හොඳම වාසියක්. එම නිසා මේ ප්‍රශ්ණය අපි ජාත්‍යන්තර මට්ටමෙන් ගෙන යා යුතුයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී අතිකුත් ජාතීන්ට අපි අවබෝධයක් ඇති කරන්න ඕනෑ. නිසා තත්ත්වය මේකයි. නිසම සත්‍යය මේකයි. අපි කටයුතු කරන්න ඕනෑ මේ පිළිවෙලටයි කියා. ඇත්තවශයෙන්ම බොද්ධයෝ කිසිම කෙනෙකුට හිරිහැරයක් කර නැහැ. වෙනත් ජාතියකගේ අයිතිවාසිකම් උදුරාගෙන නැහැ. ඒ ජනතාවගේ හරි වෙනත් පිරිසකගේ හරි කෝවිලක්. පල්ලියක් කඩා දමා ඒ තැන්වල බොද්ධ විනාශයක් හෝ බොද්ධ සිද්ධස්ථානයක් හෝ බොද්ධයන් කට්ටුවක් ගොඩනගා නැහැ. බොද්ධයන් ඒ තරම් ශාන්ත ආත්ම පිරිසක් හැටියට පිළිගෙන තිබෙනවා. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් කිසිම හිරිහැරයක් නැතුව ඕනෑම විධියකට අදහන්න නිදහස දී තිබෙනවා. එහෙමනම් සිංහල ජනතාවට විරුද්ධව නගා ඇති වෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළ යුතුයි.

ගරු කථානායකතුමනි, කුට්ටිවෙලිහි ගල්පවුචක අඹා ඇති ස්ථූපස්ථානය මෙහි දක්වෙනවා. එතැන ඒ සම්බන්ධයෙන් සෙල් ලිපියකුත් තිබෙනවා. අපේ කර්මාන්ත ඇමතිතුමාට මේවා ගැන පැහැදිලි විස්තරයක් කරන්නට නැවතත් අවස්ථාවක් දුන්නොත් එය ඉතාම වැදගත් වෙනවාය විශේෂයෙන්ම එය අපේ බාල පරම්පරාවට ප්‍රයෝජනයක් වෙනවාය කියා මම හිතනවා. ඒ වාගේම වවුකියාවේ නාඩකුලම්හි පුරාණ විනාශස්ථානයක තට්ටුත් එසේ පැහැදිලි වෙනවා. වවුකියාව සම්පූර්ණයෙන්ම බොද්ධ ප්‍රදේශයක් බව. මේ සියල්ල විනාශ කර දමීමත් බොද්ධ ප්‍රදේශ අබොද්ධ ප්‍රදේශ බවට හරවා ගෙන යනවා. පසුගිය කාලය තුළ මේ අත්දමට කටයුතු කර ගෙන ගිය බවයි පෙනෙන්නට තිබෙන්නෙ. ඒවාගේම යාපනයේ කන්දරෝඩේහි තිබුණු පෞරාණික ස්ථූපවල තට්ටුත් දකින්නට තිබෙනවා. මේ පොත්පත් බොද්ධයන් වශයෙන් පමණක් නොවෙයි, සාමාන්‍යයෙන් ලාංකීකයන් වශයෙන් අප හැම දෙනාම කියවන්න ඕනෑ.

ගරු කථානායකතුමනි, ලංකාවේ ආගම ගණනාවක්ම තිබෙනවා. නමුත් ඒ ඒ ආගම් අදහන අයට තමන් කැමති අත්දමකට ආගම ඇදහීමේ නිදහස, තම ආගම දියුණු කර ගැනීමේ අයිතිවාසිකම මේ ආදී සියල්ලක්ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වාගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර දී තිබෙනවා. එහෙම නම් කිසිම කෙනෙකුට අපට දෙස කියන්න පුළුවන්කමක් නැහැ. ගරු කථානායකතුමනි, යාපනයේ කන්දරෝඩේහි ස්ථූප ගණනාවක්ම තිබෙනවා. කන්දරෝඩේහි එකම ස්ථානයේ ස්ථූප හයක් පිහිටුවා තිබෙන විශාල විනාශයක් තිබියා තිබෙනවා. ඒවා දැන් තට්ටුත් බවට පත්වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හාරාගෙන යනවිට ඒවා හම්බවෙලා තිබෙනවා. යාපනයේ කන්දරෝඩේහි තිබෙන පුරාණ ස්ථූපවල තට්ටුත් දෙස බලනවිට ඒ ප්‍රදේශයෙහි ඉතාම ජනාකීර්ණ බොද්ධ පරිසරයක් තිබුණු බව කියන්නට පුළුවන්.

වවුකියාවේ මවුකන්ද විනාශයේ තිබෙන තට්ටුත් මලෙව්ප් පිරිස විසින් විනාශ කරලා තිබෙනවා. ඒවාගේම සෙත්ඔමලේහි තිබෙන පෞරාණික තට්ටුත්, මුහුදු තරණය කරගෙන ශ්‍රී මහා බෝධි ආකූරය එදා ලංකාවට ගෙනැවිත් ගොඩබැස්ස ස්ථානය දක්වීමට යාපනයේ සම්බල්කුරෝයිහි නගා ඇති සමාරකය ආදී වැදගත් ස්ථාන තිබෙනවා. ඒ වීඩියෝ සලකා බලනවිට ශ්‍රී මහා බෝධිත්වහන්සේගේ ආකූරය ලංකාවේ යාපනයටයි ගෙනැවිත්



නිබන්තේ. ඒ ස්ථානය අවුරුදු කී දහක් පැරණිද ? අවුරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ පූර්ණිය ස්ථාන එහි තිබෙනවා. මෙක අපි අමුතුවෙන් ඉල්ලන දෙයක් නොවෙයි. අපිට තිබුණු අයිතිවාසිකම් යම්කිසි එරිසක් විසින් උදුරාගත්තේ-විශේෂයෙන් උවිඩි ජාතික මාස, හල්ලුක කියන අය අයට වෙලදාමේ ඇවිල්ලා-සමහරවිට අපේ රජවරුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරලා මරා දමලයි. අපේ රාජ්‍යය උදුරාගත්තේ කිසිම යුද්ධයක් ප්‍රකාශ කරලා නොවෙයි. යුද්ධ ප්‍රකාශ කරලා සටනට ඇවිල්ලා නොවෙයි. හිටපු හැටියේ අපේ රටේ රජවරු යුදකම් තැනී අවස්ථාවක ඇවිත් අපේ රජවරුන් මරා දමලා, විනාශ කරලා, අපේ රාජ්‍යය අල්ලාගෙන තිබෙනවා. ඒ අනුව බලනවිට අපිට හැමදම තිබුණු කරදරයක් තමයි, උවිඩි ජාතීන්. අනෙක් හැම ජාතියක්ම අපිට උදව් දී තිබෙනවා. ඒ නිසාම තමයි, දකුත් අපේ විරුද්ධත්වය කෙලින්ම නිබස යුක්තේ, ත්‍රස්තවාදීන් ආරක්ෂාකරන, ත්‍රස්තවාදීන් පුහුණු කරන අය කෙරෙහි, කවුද මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්නේ ? පුහුණු කරන්නේ ? තමිල්නාඩුවේ තබාගෙනයි මවුන් පුහුණු කරන්නේ.

මේ ඊයේ පෙරේද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා අද ප්‍රකාශයක් කර තිබෙනවා, තමිල්නාඩුවේ තබාගෙන ත්‍රස්තවාදීන් ආරක්ෂා කර ගැනීම, පුහුණු කිරීම ශිෂ්ට ලෝකයට-ජාත්‍යන්තර වශයෙන්-කිසිදේත්ම පිළිගන්නට බැහැ කියලා. ඒක ඇත්ත, ඒ විධියට බලන විට ඇත්ත වශයෙන් තමිල්නාඩුව කරන්නේ අනෙක් රටකට අපරාධයක්, හානියක්, අලාභයක් කියන එක අපිට පිළිගන්නට වෙලා තිබෙනවා. මම ඉන්දියාවට දෙස් කියන්නේ තැහැ, තමිල්නාඩුවෙන් මේ ප්‍රශ්නය විසඳන්නට මිනැ, තමිල්නාඩුවෙන් ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට, අපේ ජනතාව උනන්දු විය යුතුයයි මම හිතනවා. අපේ බෞද්ධ වෙහෙර විහාර ආරක්ෂා කිරීම-

**දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)**  
**(නි.ල. තිශේනේෂ් ඉශාචාර්තන — மஹாராம)**  
 (Mr. Dinesh Gunawardene-Maharagama)  
 තමිල්නාඩුව රටක්ද ?

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 ප්‍රාදේශීය වශයෙන් ඒ අයට ස්වාධීනත්වයක් තිබෙනවා.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
**(නි.ල. තිශේනේෂ් ඉශාචාර්තන)**  
 (Mr. Dinesh Gunawardene)  
 මොක රටේ කැල්ලක්ද, තමිල්නාඩුව ?

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 ඒක ස්වාධීන රටක්. ස්වාධීනය කියන්නේ මෙකයි. [බාබා කීර්මී] ඉන්න, ඉන්න, මම කියන්නම්. ගරු අගමැතිතුමනි, තමුත්තාක්සේට මම විශේෂ ගෞරවයක් ඇතිවයි කථා කරන්නේ.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 ඒක කියන්න, මහරගම ගරු මන්ත්‍රීතුමාට.

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 මහරගම ගරු මන්ත්‍රීතුමාට මම කියන්න කැමතියි, තමිල්නාඩුව ඉන්දියාවේ එක ප්‍රාන්තයක් බව.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
**(නි.ල. තිශේනේෂ් ඉශාචාර්තන)**  
 (Mr. Dinesh Gunawardene)  
 ඉතින් ඒක රටක්ද ? ඒක රාජ්‍යයක්ද ?

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 අපි රටක් හැටියට ගනිමු. සාමාන්‍ය ව්‍යවහාරයේදී රටක් කියලා කියමු.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 ව්‍යවහාරය-

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 ඉන්දියාවේ පරිපාලනයෙන් කොටසක් පමණයි මෙයින් පාලනය කරන්නට පුළුවන් වන්නේ.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 තමිල්නාඩුවට විසා එකක්වත් දෙන්නට බැහැ. ඉන්දීය රාජ්‍යය යටතේ එය තිබෙන්නේ.

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 මම ඒක පිළිගන්නවා. විසා දෙන්නට බැහැ කියන එකක් මම පිළිගන්නවා. නමුත් ඒ අයට පුළුවන් වෙතත් රටවල් සමඟ ස්වාධීනව සාකච්ඡා කරන්න.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 බැහැ. බැහැ.

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 එසේනම් ඒ අය ගෙන්වන්නේ ?

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 ඒක නොවෙන්නම් අපිත් අහන්නේ. ඉන්දියාව ඉබ්දිලා තිබෙන එකතෙ අපි කියන්නේ.

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 තවත් ප්‍රශ්නයක්. එතෙම බලතකොට අපේ ආණ්ඩුවක් කරණේ වැරද්දක් තිබෙනවා.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 මොකක්ද වරද ?

**ආනන්ද දසනායක මහතා**  
**(නි.ල. ආනන්ද තසනායක)**  
 (Mr. Ananda Dassanayake)  
 ත්‍රස්තවාදීන් සමඟ හවුල් ඇති කරගෙන කටයුතු කරන මේ පාර්ලිමේන්තුවේ හිටපු උවිඩි එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට, එම පක්ෂයේ නායකයන්ට එහාට මෙහාට යන්න එන්න පාස්පෝට් දෙන එකක් එහෙමනම් වැරද්කෙන. එහෙමනම් ඒවා තවත්වන්න මිනැ.

**ආර්. ප්‍රේමදාස මහතා**  
**(නි.ල. ආර්. පීරේමදාස)**  
 (Mr. R. Premadasa)  
 ගරු කථානායකතුමනි, හැම කෙනෙකුටම පාස්පෝට් දෙන්නට පුළුවන්. පාස්පෝට් දිය යුතුයි. ඒක මානුෂික අයිතියක්. තමුත් රටකට යන්නට බැහැ, ඒ රටෙන් විසා බලපත්‍රයක් ගත්තේ තැනිට. මන්ත්‍රීතුමනි, ඉන්දියාවට යන්නට







එම්. එච්. මොහොමඩ් මහතා (ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා, ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ යුදගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමා)

(ஜனாப் எம். எச். முஹம்மத் — போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும்)

(Mr. M. H. Mohamed—Minister of Transport, Minister for Transport Boards and Minister for Private Omnibus Transport)

May I enlighten the Members, Sir? The Hon. Member for Kotmale referred to Michael Morris's statement in the papers. Mr. Michael Morris had not minced words. He had made his position absolutely clear. He has said, "The Indian Government should put a stop to it at once. No country should encourage terrorists or permit their training to destabilize another country." He has said that the Indian Government is responsible for these camps, not Tamil Nadu. He had not minced words. He had made it absolutely clear that the Indian Government is responsible. (Interruption). The hon Member referred to it.

ආනන්ද දසනායක මහතා  
(திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)

That is true, I referred to it.

මම දැන් මගේ කථාව අවසන් කරන්නයි. යන්නේ. මේ යෝජනාව අප සියලුම දෙනාම ඒකමතිකව සම්මත කළ යුතු ඉතාම වැදගත් යෝජනාවක්. අප අයගේ නර්ක උතුරු-කැගෙනහිර ඒ ප්‍රදේශ සිංහලයන්ට, බෞද්ධයන්ට අයිති තැන කියන එකයි. බෞද්ධ-අබෞද්ධ අප සියලු දෙනාම එකට එකතු වී ඒ නර්කය බිඳින්න මිනෑ. වුවමනා තම එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනවලට, ඒ ඒ රටවලට අපේ නියෝජිතයන් යවා හෝ මේ පිළිබඳ ඓතිහාසික වැදගත් තොරතුරු ඉදිරිපත් කොට ඒ වැරදි තර්ක බිඳීම අපේ යුතුකමක්. ඒ සඳහා ඒ ඒ රටවල ඉන්නා අපේ තානාපතිවරුන් පවා යොදා ගන්න පුළුවනි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත යුතු විධිමත් පියවර හැම එකක්ම ගනිවී යයි බලාපොරොත්තු වෙමින් මගේ කථාව අවසන් කරනවා.

ප්‍ර. හා. 10.37

ජී. වී. එස්. ද සිල්වා මහතා (හබරාදුව)  
(திரு. ஜி. வி. எஸ். த சில்வா—ஹபரதுவ)  
(Mr. G. V. S. de Silva—Habaraduwa)

කථානායකතුමනි, මෙය ඉතාම වැදගත්, කාලෝචිත යෝජනාවක් බව ප්‍රථමයෙන් කියන්න කැමතියි. "ලංකාවට ජාත්‍යන්තර කීර්තියක්" යනුවෙන් පවත් ගන්නා මේ යෝජනාවේ ඉතාම උතුම් වැදගත් අදහස් රාශියක් ගැබ් වී තිබෙන බව පෙනෙනවා. එයින් කීපයක්, මට කලින් කථා කළ ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන්න යෙදුණා.

මේ යෝජනාව ගැන කථා කරන විට ලාංකීකයන්ගේ දයාදයක් හැටියට හඳුන්වන්න පුළුවන් බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සිද්ධස්ථාන ගැන සඳහන් නොකර බැහැ. ඇත්ත වශයෙන්ම මේ දයාදය බෞද්ධයන්ට පමණක් සීමා වුණු එකක් නොවෙයි. මුළු මහත් ලාංකීකයන්ටම අයිති, මුළු මහත් ලාංකීකයන් විසින්ම ආරක්ෂා කළ යුතු එකක් බව මතක් කරන්න කැමතියි.

1981 අපේ ජනලේඛන අනුව ලාංකීකයන් දසලක්ෂ 14.9 ක් ඉන්නවා. එයින් දසලක්ෂ 10.9 ක් ගෙවත් සියයට 73.98 ක් සිංහලයන්. එයින් දසලක්ෂ 10.29 ක් බෞද්ධයන්. එයින් පෙනෙන්නේ මුළු ජනගහණයෙන් සියයට 69.31 ක්ම බෞද්ධයන් බවයි. නමුත් මේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම ඒ බෞද්ධයන්ගේ පමණක් නොව මුළු මහත් ලාංකීක ජනතාවගේම යුතුකමක් බව කැවිනත් මතක් කරන්න කැමතියි.

මේ බෞද්ධ සිද්ධස්ථාන අතුරෙන් හාපුරා කියා ඇති වූ සිද්ධස්ථානය තැන්නම් ආරාමය තමයි. ක්‍රි. පූ. 250 සිට 210 දක්වා රජ කළ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී පටන් ගත් නිස්සාරාමය, මෙය තමයි. පසු කලෙකදී මහා විහාරය බවට පරිවර්තනය වුණේ.

මේ අතර ලංකාවේ වෙනත්යයි, ආරාමයක අංශයක් බවට පත් වුණේ ජූතාරාමය හැදූවාට පස්සෙයි. අපේ ගරු කථානායකතුමා, මේ ගැන අපට වඩා බොහෝම හොඳට දන්නා උන්නමයෙක්. එතුමා මේවා නොයෙක් අවස්ථාවල සාකච්චා කර තිබෙනවා. ඒ වගේම, බෝධියත් එහිම අංශයක් වුණේ. බුද්ධගයාවෙන් වැඩිම කළ ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙවුනා උසනේ රෝපණය කිරීමෙන් පසුවයි.

මේ කාල සීමාවෙන් - දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ සෑම රජ කෙනෙක්ම වගේ නොයෙක් වෙහෙර - විහාර, පන්සල් හරිගැස්සුවා. ධර්මානෙක රජතුමාගේ කාලයේදී ඉන්දියාවේ වෙහෙර.- විහාර 84,000 ක් හැදූවා වගේම, ලංකාවේත් නොයෙක් රජවරු මහජනතාවට ප්‍රයෝජනවත් වන විධියට සිද්ධස්ථාන රාශියක් ඇති කළා. සමහර රජවරු මෙම කටයුත්ත ඉතාම උසස් විධියට කර ඇති අතර සමහර රජවරු විසින් අඩුවෙන් කළ බවයි අපේ වංශ කථාවල සඳහන් වී තිබෙන්නේ. ඒ නිසා සිංහල ජාතියත් බුද්ධාගමත් අතර අබණ්ඩ ස්ථිර සම්බන්ධයක් තිබුණු බව එයින් මපසු වෙනවා.

රජවරු මවුනු පළඳින අවස්ථාවලදී පාත්‍රයන් සිවුරන් රකින්නට පොරොන්දු වුණා. පස්වන මිහිදු රජුගේ ශිලා ලිපියක මෙය විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් දෙයක් හැටියට ඉදිරිපත් කරන්න මම කැමතියි. සිංහල රජ කාලයේදී අපේ රජවරු පළමුවෙන්ම කළේ සිංහලකමන් බුද්ධාගමත් වැළඳ ගැනීමයි. මහනුවර රජ කළ සියලුම රජවරු එසේ කළා. ඉන්දියාවෙන් පැමිණි කුමාරවරුන්, රජවන විට සිංහල තමක් ගෙන බෞද්ධාගම වැළඳ ගත්තා. කන්නසාම් කුමාරයාත් ශ්‍රී වික්‍රම රාජසිංහ තමන් රජවී බුද්ධාගම වැළඳ ගත්තා. හැම රජෙක්ම දළඳ මාළිගාව ලඟින් තමයි. රජ මාළිගාවත් ඇමතිවරුන්ගේ මාළිගාත් හැදුවේ. එයින් බලාපොරොත්තු වූයේ උදේ දවල් සවස තුන් වේලම බුදුන් වැදීමට පමණක් නොවෙයි. දළඳ මාළිගාව අසලින් රජ මාළිගා තනා ගැනීමෙන් දළඳ වහන්සේගේ ආරක්ෂාවත් මවුන් බලාපොරොත්තු වුණා. අනුරාධපුර, පොළොන්නරු යුගවලත් ජයවර්ධනපුර හා මහනුවර රාජධානි සමයේත් තහර කීර්මාණය කළේ පළමු කොට බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකරලයි. බෞද්ධ සිද්ධස්ථාන ඇති කර ඒ කිට්ටුවෙන් රාජධානිය ඇති කළා. මෙය හැම රජවරුගේම විසින්ම කළ දෙයක්. මහනුවර සිට අනුරාධපුර තෙක් පැවති සියලුම තහර ඉදි කළේ ඒ අන්දමටයි. ඊට පසු ගමක් පාසා විහාර පන්සල් ඉදි කොට ඒවායේ තඩත්තුවට ගම් පුජා කර පින්කම් කළා. මේ අවස්ථාවේදී තමයි. සිංහල බෞද්ධයින් ආගමික පරිසරයකින් හා ආගමික හැඟීම් වලින් යුක්තව ජීවිත ගත කරන්නට පුරුදු වුණේ. ගමන් පන්සලක් ඉතාම කිට්ටුවෙන් තිබුණේ ඒ කාලයේ තමයි. සිංහල සංස්කෘතියේ ඉතාම වැදගත් අංශයක් හැටියට තිබෙන්නේ වැවත් දැමීමත් යයි කියනවා. අන්න ඒ කාලයේ තමයි, අපේ පැරණි අය ආගමික කටයුතුවලට සම්බන්ධ වන අතරම පන්සලෙන් පොත් පත් කියවීමටත් ඉගෙන ගැනීමටත් පුරුදු වුණේඅපි පාසල් පොත් පැමිණියාට පසුව පන්සලට ගොස් ඉගෙන ගත්තා. මෑතක් වන තුරුම ඒ තත්ත්වය පැවතුණා. සිදත් සහරාව, ලෝවැඩ සහරාව, සුගාමිතය වැනි පොත් කියවන්නට ගියේ පන්සලටයි. ඒ කාලයේ කියමනක් තිබුණා "සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට" කියා. බෞද්ධයින් පමණක් නොවෙයි ක්‍රිස්තියානි අයත් ඉගෙන ගන්නේ පන්සලට ගිහිල්ලයි. පන්සලක් සමඟ හොඳ සම්බන්ධයක් තිබුණා. නමුත් බාහිර කරදර, නොයෙක් උවදුරු හා විදේශීය බලපෑම් නිසා අපි එයින් ඈත් වන්නට පටන් ගත්තා. මෙන්න මේක තමයි ඉතාමත්ම ගයානක තත්ත්වය.

අප යෝජනාවෙන් අදහස් කළ එක අදහසක් තමයි. මම මේ නමුත්තාත්සේලා වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Order, please ! There are several Members to speak.

ජී. වී. එස්. ද සිල්වා මහතා  
(திரு. ஜி. வி. எஸ். த சில்வா)  
(Mr. G. V. S. de Silva)

I would not take long.



சார்ஜீ மூன்சிங்ஹே  
(திரு. அனில் முனசிங்ஹே)  
(Mr. Anil Moonesinghe)

At what time is the adjournment? I have a Consultative Committee to attend and I would like to know whether the adjournment is being taken at 11 or 11.15

சார். ப்ரேமதாசா  
(திரு. ஆர். பிரேமதாசா)  
(Mr. R. Premadasa)

We can adjourn now and the hon. Members can continue on the next day. There are a number of Adjournment Questions.

I move,

"That the Debate be now adjourned."

முடிவை விவாத லட்சி, மறுமலித விட.  
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put and agreed to.

சபை அனுசூலி விவாத கால தலை லட்சி.

சபை கிழி விவாத 1984 ஜூலி 6 வன கிணர்சு மலிதவனு லட்சி.

இதன்படி விவாதம் ஒத்திவைக்கப்பட்டது.

விவாதம் 1984 ஜூலி 6, வெள்ளிக்கிழமை மீளத்தொடங்கும்.

The Debate stood adjourned accordingly.

Debate to be resumed on Friday, 6th July, 1984.

**காலநிவர்த்தி**  
**ஒத்திவைப்பு**

**ADJOURNMENT**

சார். ப்ரேமதாசா  
(திரு. ஆர். பிரேமதாசா)  
(Mr. R. Premadasa)

I move,

"That the Parliament do now adjourn."

முடிவை மறுமலித கால லட்சி.  
வினா எடுக்கப்படப்பெற்றது.  
Question proposed.

சார்ஜீ மூன்சிங்ஹே  
(திரு. அனில் முனசிங்ஹே)  
(Mr. Anil Moonesinghe)

May I now raise a question I have given notice of?

காலநிவர்த்தி  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

The first question is to be raised by the hon. Member for Hanguranketa.

சூ. க. 10.45

ரோகன் அபேயுணசேகர மறுமலித (மறுமலித)  
(திரு. ரொஹான் அபேயுணசேகர — ஹங்குரன்செகத்த)  
(Mr. Rohan Abeygunasekera—Hanguranketa)

Mr. Speaker, Sir, yesterday I had given notice to the Hon. Minister of Foreign Affairs that this morning I would be raising a question on the kind of relations and links various countries have with the State of Israel.

Sir, during the last Emergency Debate we heard that a number of hon. Members of the Opposition, including the Leader of the Opposition, expressed their fears about the creation of the Israel Interests Section in the American Embassy.

Sir, I think it was the Leader of the SLFP who said that after she chased out the Israelis from Colombo, we were able to develop very good relations with the Arab World and that only now we are reaping the full benefits of severing relations with the State of Israel. She went on to say that all the good work that she had done would all come to naught and that our relations with Israel that are to be established now would affect our economic situation and also our political situation. Of course, what she forgot to say was that we had only suspended relations with Israel and not severed diplomatic connections.

Fears were expressed that we would suffer in our trade relations with the Arab World, that we would lose our tea market, that we would lose the Middle East jobs. This morning also I read in the "Island" that the Communist Party has issued a statement condemning the creation of the Israel Interests Section through the American protective power. Once again the fear is that through the Israel's the long armed Zionism and the powers of imperialism would start working out in this very country.

Then, Sir, I think it was the hon. Member for Attanagalla who had expressed the fear that we would go through a Lebanonising process here, that all the conflict, all the violence that are being worked out in the Middle East would be brought and fought out here in our very shores.

Sir, very recently I was reading the "Economist" magazine and I found that we are not the only country that has tried to establish some kind of connection with the Israelis, although they have been called lepers and pariahs in this very House. The Government has actually given explanations as to why this Government decided to have some kind of relations or some kind of connection, short of diplomatic status, with Israel : because in the present situation we are placed in where our sovereignty is being threatened by terrorism, we need the assistance of those countries that are prepared to give us some assistance with advice and training.

Sometime ago in the "Economist" Foreign Report, I read this very interesting item. The sub-title of it reads as, "Israel's deal with China". I will read a few lines from that report. It says ;

"Efforts to modernise the often outdated equipment of China's armed forces are receiving help from an unlikely source."



That is Israel. It continues to say :

"It takes the form of advice on military production rather than on the sales of Israeli weapons".

Then it goes on to say :

"Israelis have gained the guarded friendship of a superpower and another source of income. Some voices have been raised outside government circles, however, arguing that Israel should have insisted on the opening of diplomatic relations or at least a moderation of China's pro-palestinian stance, as a *quid pro quo*."

The arrangement is likely to continue. There is even speculation that much of the cost of modernisation is being financed by secret Chinese arms sales to Iraq."

Now, Sir, China has always been thoroughly pro-Arab and has been one of the champions of the Palestinian Liberation Front, and we find that even the Chinese have for some time now been getting Israeli assistance to modernize their army and the equipment.

Then, Sir, there is another very interesting link up with Israel and this also comes in the "Economist" of May 19th. And this country is Morocco which at the moment happens to be the Chairman of the Arab League. Sir, I will read just a few lines from that news item—

சூ. க. 10.50

காணொலி

(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Order, please! The hon. Deputy Speaker will now take the Chair.

சபாநாயகர் அவர்கள் இடத்தை விட்டுவிட்டு, தலைவர் அவர்களின் இடத்தை வகிப்பார்கள்.

அதன் பிறகு, சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று நின்று கவலை, பிரதிபலிப்பு சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்னா] தலைமை வகித்தார்கள்.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) took the Chair.

சேனாதிபதி அவர்கள் இடத்தை

(திரு. ரொஹான் அபேயுணசேகரா)  
(Mr. Rohan Abeygunasekera)

Mr. Deputy Speaker, I was about to read from the "Economist" of May 19 on the kind of connection Morocco has with the State of Israel. It says :

"For the first time since the founding of Israel in 1948, an official Israeli delegation has been warm-shouldered by an Arab State other than Egypt. Early this week 11 Israeli members of parliament and 24 civic leaders were welcomed in the Moroccan capital, Rabat, where they attended a congress of Jews of Moroccan origin."

Later on in the same report, it says :

"The Israelis are reported to have given King Hassan advice on how to conduct his war against the Polisario guerrillas in the western Sahara".

Now it is very clear that even the present Chairman of the Arab League has not found it unbecoming of a State to gain the assistance of an expert in the field of fighting guerrillas and terrorists.

Then, Sir, I believe there are a number of other countries like Singapore—once again a country that is placed, maybe, in a much more advantageous position than we are—who have gone to the Israelis for military advice and assistance. Of course, Egypt itself being an Arab nation has already established full diplomatic relations with Israel.

Then, Sir, the whole of last week we were reading about how the Indian Government has been tackling the Sikh extremists in Amritsar. When you think of the efficiency, the rapidity and, I would even mention, the ruthlessness of the way that the Amritsar problem was tackled, where the Indian army stormed the Golden Temple to flush out criminal elements, it seems to suggest that, if we were not so keenly aware that it was happening in our neighbouring India, it might even have been like reading of something that happened sometime ago in Entebbe. Of course, India themselves have a full Israeli Consulate in Bombay.

We know that our own soldiers go to India for their training, but I do not know where the Indian soldiers go for their training. It may be that they have their own training in India itself or it may be that they have their own friends. So it seems that there are a number of countries with various political ideologies, economic ideologies, that have been of late establishing relations with Israel. But my question, as a back-bencher of this Parliament, is whether the Hon. Foreign Minister has actually studied all the details of all the countries that have been carrying on various levels of relations with the State of Israel. It seems that there are a number of countries, like us, who are extremely pro-Arab, extremely pro-P.L.O., who have been able to overcome their diplomatic forms, their diplomatic missgivings in establishing some kind of connection with the State of Israel.

Now that we, the Government, have actually broken the ice and have already endeavoured in establishing an Interests-Section in the American Embassy, I think we have to make the best out of this relations with Israel. I would, therefore, like to know from the Hon. Foreign Minister whether we are fully aware of how the other countries have been able to get the maximum out of their links with the State of Israel, whether we ourselves would have no chance or opportunity of learning from them as to how we should develop our own relations with Israel, so that we could, despite all the criticism levelled against us, optimise the opportunities that we have got. Thank you, Sir.



ප්‍ර. ක. 10.55

රිචඩ් පතිරණ මහතා (අක්මමන)  
(திரு. ரிச்சட் பத்திரான — அக்மேமான)  
(Mr. Richard Pathirana-Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ ගුරු මාරු කිරීම පිළිබඳව ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසීම සඳහා මම ප්‍රශ්නයක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ ඒ විද්‍යාලවල සිටින අතිරික්ත ගුරුවරුන් වෙතත් විද්‍යාලවලට මාරුකර යැවීමේ නියෝගයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැනදී යටිතල ලැබුවා. ඒ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හයසිය අසූ පස් දෙනෙක් අතිරික්ත ගුරුවරුන් හැටියට සලකා ඔවුන් සේවය කරමින් සිටි විද්‍යාලවලින් වෙනත් විද්‍යාලවලට මාරුකර යවා තිබෙනවා. මේ ගුරුවරුන් මාරු කිරීමේ දී ඉතාම බරපතල අසාධාරණකම් කීපයක් සිදු වී තිබෙන බවට ගුරුවරුන් අතර විශාල දුක්ගැන්වීලක් තිබෙනවා. මේ නිසා ඇති වී තිබෙන තත්ත්වය ගැන ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය යොමු කොට එතුමා මගින් මේ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමයි මම මේ ප්‍රශ්නයෙන් බලපොරොත්තු වන්නේ.

විශ්‍රාම යන්නට ආසන්න වයසේ සිටින ගුරු මහත්ම මහත්මීන් මාරු නොකිරීම ප්‍රතිපත්තියක් හැටියට පිළිගෙන තිබුණත් මේ ගුරු මාරුකිරීමටදී විශ්‍රාම යන්න බොහෝම කටුවූ වයස අවුරුදු 55 ට වැඩි ගුරුවරුන් රාශියක් මාරුකර යවා තිබෙනවා. ඒ පලමුවැනි කාරණයයි.

ඒ වාගේම, වසර ගණනාවක් දුෂ්කර ප්‍රදේශවල සේවයාමිපුරුණ කර නොයෙක් ඉල්ලීම් කොට පහසු පාසල්වලට පැමිණී ගුරු මහත්ම මහත්මීන් රාශියක් මේ මාරුකිරීමටලට ලක් වී සිටිනවා.

ඒ වාගේම වෛද්‍ය හේතූන් මත - වෛද්‍ය සහතික ඉදිරිපත් කර - මාරුවීම් ලබාගත් ගුරුවරුන් රාශියක් මේ මාරුවීම්වලට ලක් වී සිටිනවා. ඒ වාගේම මේ මාරුකිරීම් යටතේ, අඹු - සැමි හේතු නොතකා ස්වාමීපුරුණයා සහ ගාර්යාල හුණක් දුර ප්‍රදේශවලට මාරු කර යවා තිබෙනවා. ඒ වාගේම, ගම් ප්‍රදේශයෙන් බොහෝ දුර බැහැර පිටත දිස්ත්‍රික්කවල දීර්ඝ කාලයක් සේවය කර තම ගම් ප්‍රදේශවලට ඇවිත් සමහර විට කුලී තිවාස පවා ලබා ගත් ගුරු සහෝදර - සහෝදරියන් විශාල සංඛ්‍යාවක් මේ මාරුවීම්වලට ලක් වී තිබෙනවා.

මේ කරුණු ගැන ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන්නට මම කැමතියි. මේ නිසා ඇති වී තිබෙන තත්ත්වය මේකයි. මේ මාරුවීම් නිසා මේ ගුරු මහත්ම - මහත්මීන් විශාල මානසික අසහනයකට පත් වී සිටිනවා. ඒ නිසා ඒ අයගේ සේවය තිසියාකාරව කරන්නට බාධ තත්ත්වයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය හේතූන් මත විශ්‍රාම යන්නට ආසන්නව ගමට පැමිණී අය පවා මේ ගුරු මාරුවීම් යටතේ මාරුකර තිබීම ඉතාම අසාධාරණ ක්‍රමයක් හැටියටදී අපි සලකන්නේ.

කිසිම ප්‍රතිපත්තියම නිර්ණයක් තැනීම, ගුරුවරුන් මාරුකිරීමේ ප්‍රතිපත්ති ගැන සලකන්නේ තැනීමයි මහනුවර දිස්ත්‍රික්කයේ මේ ගුරුවරුන් මාරු කරනු ලැබ තිබෙන්නේ. උදහරණ වශයෙන් නම් කීපයක් ඉදිරිපත් කිරීමට මම කැමතියි. නම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉන් කීපයක් මම ඉදිරිපත් කරනවා. පී. බී. ඒ. විජයගාමන් මහතා, වයස අවුරුදු 57 යි. සේවය කළේ මැණික්දිවෙල මහා විද්‍යාලයේ. දුෂ්කර සේවය අවුරුදු 15 යි. ඔහුගේ නිලය හතරවැනි ශ්‍රේණියේ විදුහල්පති. ඔහු මිනිසේ, හඳුනාට මහා විද්‍යාලයට උප ගුරුවරයෙකු වශයෙන් මාරු කරනු ලැබ සිටිනවා. කටුගත්තාව මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ විදුහල්පති රුබේරු මහත්මයා උප ගුරුවරයෙකු හැටියට මිනිසේ හඳුනාට මහා විද්‍යාලයට මාරු කරනු ලැබ සිටිනවා. ඒ වාගේම බී. සී. එස්. විරසේකර මහත්මිය මැදිවෙල මහා විද්‍යාලයේ සිට හැකැප් 40 ක් ඇත තිස්මඩ විද්‍යාලයට මාරු කරනු ලැබ සිටිනවා. ඇගේ ස්වාමීපුරුණයා වැඩ කරන්නේ තැහැ. පදිංචිය මැදිවෙල. මහනුවර, මැණික්දිවෙල මහා විද්‍යාලයේ එම්. ඒ. සසවති හාමිනේ ඒ වාගේම මාරු කරනු ලැබ සිටිනවා. ඇගේ වයස අවුරුදු 58 යි. සේවා කාලය අවුරුදු 33 යි. ඒ මහත්මියගේ ස්වාමීපුරුණයාට රක්ෂාවක් තැහැ. ඇය මහනුවර ඇතිරිය මහා විද්‍යාලයට මාරු කරනු ලැබ සිටිනවා.

මේ නම් කීපයක් මම කියවේවි ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ ස්ථානයේ සිටින තිසියි. මේ මාරුවීම් තුළින් විශාල වශයෙන් අසාධාරණකම් සිදු වී තිබෙනවා. අතිරික්ත ගුරුවරුන් යම්කිසි විද්‍යාලයක සිටිනවා නම් ඒ අය

මාරු කළ යුතුයි කියන ප්‍රතිපත්තිය අපි පිළිගත්තවා. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් තැහැ. ඒක එතෙම කරන්න ඕනෑ. නමුත් මෙම ගුරු මාරුවීම්වලදී කිසිම සාධාරණ ප්‍රතිපත්තියක් ගැන සලකන්නේ තැනීම දුෂ්කර ප්‍රදේශවල දීර්ඝ කාලයක් බොහෝම අමාරුවෙන් සේවය කළ ගුරු මහත්ම මහත්මීන් තැවත වරක් දුෂ්කර ප්‍රදේශවල සේවයට යවා තිබෙනවා. සමහරවිට දුෂ්කර ප්‍රදේශවල අයත් අතිරික්ත යයි කියා මාරු කර තිබෙනවා. දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන් පහසු ප්‍රදේශවලට මාරු කර තිබෙනවා. එමනිසා මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දවස්වල සිදු වුණු ගුරු මාරුවීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අසාධාරණය සිදුවූ ගුරුවරුන්ට වහාම සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ඔබතුමා දන්නවා. අසාධාරණ මාරුවීම් දුක්ඛාය කියා යම්කිසි ගුරුවරයෙක් මානසික වශයෙන් කළකිරීමට පත් වූණොත් ඒ තැනැත්තාගෙන් නියම සේවාවක් ඉෂ්ඨ වෙන්නේ තැහැ. මම කලින් සඳහන් කලාක් මෙන් සමහර උදවිය දීර්ඝ කාලයක් දුෂ්කර ප්‍රදේශවල සේවය කර තිබෙනවා. විශේෂයෙන් අපොස උසස් පෙළ විභාගය තව නොබෝ දිනකින් පවත්වනවා. ඒ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඉගැන්වීම කරමින් සිටි ගුරු මහත්ම මහත්මීන් පවා මේ මාරුවීම්වලට ලක් වී තිබෙනවා. උදහරණයක් හැටියට කියනවා නම් මැණික්දිවෙල මහා විද්‍යාලයේ ආර්. ඒ. එච්. රාජමන්ත්‍රී මහත්මිය සත්ව විද්‍යාව ඉගැන්වූ ඒ විෂයය පිළිබඳ උපාධ්‍යාර්ණියක්. ඒ මහත්මියගේ ස්වාමීපුරුණයා සේවය කරන්නේ ගත්තොරුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේයි. ඒ මහත්මිය පදිංචි ස්ථානයේ සිට සැතපුම් තිහකටත් වැඩිය දුරින් පිහිටි පුජාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට මාරු කර තිබෙනවා. පාසල්වල අවශ්‍යතාවක් ගැන සලකන්නේ තැනීම මෙතෙක් මේ විධියට ගුරුවරුන් මාරු කිරීම නිසා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට උගන්වන ගුරුවරුන් පවා සැහෙන සංඛ්‍යාවක් මේ මාරුවීම්වලට ලක් වී තිබෙනවා. ගුරුවරුන් හයසිය අසූ පස් දෙනෙක් පමණ අතිරික්ත ගුරුවරුන් හැටියට තමන් සේවය කරන විද්‍යාලවලින් මාරු කර තිබෙනවා. එමනිසා මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වා ඒ අසාධාරණයට ලක් වූණු ගුරු මහත්ම මහත්මීන්ට සාධාරණය ඉෂ්ඨ කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් මේ විද්‍යාලවල ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ගෙන්, ඒවාගේම ඒවාගේ උගන්වන ගුරුවරුන්ගේත් යහපත සඳහා මේ කාරණය ඉෂ්ඨ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙය කල් ඇරියොත් සමහර විට තත්ත්වය මීට වඩා අයහපත් වෙන්නට ඉඩ තිබෙනවා. එමනිසා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ ගැන පරීක්ෂණයක් පවත්වා මේ මාරුවීම් අවලංගු කරන්නටය කියා මම ඉල්ලා සිටිනවා. මේ කාරණය සම්බන්ධව විරුද්ධ පාර්ශ්වයේ ගරු නායකතුමා මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් ඒ වාගේම ගරු අධ්‍යාපන ඇමතිතුමාටත් විදුලි පුවත් මගින් දැනුම් දී තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම සාධාරණයක් ඉෂ්ඨ කර තැහැ. එම නිසා මේ ගුරු මාරුවීම් වහාම අවලංගු කර සාධාරණ ප්‍රතිපත්තියක් මත මාරුවීම් ලබා දීම කෙරෙහි ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ක්ෂණික අවධානය ගරු නියෝජ්‍ය ඇමතිතුමා මාරුගයෙන් මම මේ අවස්ථාවේදී යොමු කරන්නට කැමතියි.

අපේ ඉල්ලීම ගුරුවරුන් වෙනුවෙන් ගුරු මාරු මණ්ඩල ඇති කරන ලෙසයි. ගුරු මාරු මණ්ඩල මගින් මේ මාරුවීම් කරනවා නම් මේ තරම් අසාධාරණයක් සිදු වෙන්නේ තැහැ. ගරු යොබ්‍ය ඇමතිතුමා දුන් මේ අවස්ථාවේ මෙතැන සිටිනවා. එතුමාගේ අමාත්‍යාංශයේ මාරුවීම් බොහෝ විට කෙරෙන්නේ මාරුවීම් මණ්ඩල මාරුගයෙනුයි. එවිට මේ විධියේ අසාධාරණකම් සිදු වෙන්නේ තැහැ. විශේෂයෙන් එක නිලධාරී මහත්මයෙකුගේ වුවමනාව පිට අධ්‍යාපන කාර්යලවලින් ගුරු මාරුවීම් කරනවිට සැහෙන තරම් අසාධාරණකම් සිදු වෙන නිසා, අමාත්‍යාංශයේ නිලධාරීන් යවා මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා, අසාධාරණ ගුරු මාරුවීම් සියල්ල අවලංගු කරන හැටියට අපි ඉල්ලීමක් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මිලඟට උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානයට ලක් කිරීම පිණිස මම තවත් ප්‍රශ්නයක් කල් දී තිබෙනවා. ඒ ප්‍රශ්නය තිබෙන්නේ මඩකලපුව විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින් පිළිබඳවයි. 1984 මාරු මාසයේ 23 වනද මේ ගරු සභාව කල් තබන අවස්ථාවේදී මම මේ පිළිබඳව ප්‍රශ්නයක් මතු කලා. ඒ ප්‍රශ්නය මතු කළේ මඩකලපුව විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින් සහ සිංහල සේවක මණ්ඩලය පිළිබඳවයි. ඒ අවස්ථාවේදී ගරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය



ඇමතිතුමා මේ සභාවේ සිටියේ නැහැ. එම ප්‍රශ්නයට පිළිතුරු දීමට එතුමා වෙනුවෙන් සති දෙකක කාලයක් ඉල්ලුවා. මඩකලපුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් ඒ ඉල්ලූ ආකාරයට කොළඹ හෝ පේරාදෙණිය හෝ රුහුණ විශ්ව විද්‍යාලවලට මාරු කරන්නේ නැහැයි කියා තීරණයක් ගත් බවක් පසුගිය දවස්වල පුවත්පත් මගින් මට දැකීමට ලැබුණා. මඩකලපුව විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින් සම්බන්ධව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීත් මම කීප වතාවක් කරුණු ඉදිරිපත් කලා. මෙම ශිෂ්‍යයින් මේ විශ්ව විද්‍යාලය අත්හැර දමා ඇවිදිත් දන් සැහෙන කාලයක් වෙනවා.

1984 මාර්තු මාස 8 වෙනිදා මඩකලපුව විශ්ව විද්‍යාලයට ඇතුළුවූණ තුස්තවැදිත් මේ ශිෂ්‍යයන්ට තුවක්කු එල්ල කර ඒ අය බය කර දේවක මණ්ඩලය හා ශිෂ්‍යයන් 18 දෙනා ඒ විශ්ව විද්‍යාලයෙන් තෙරපා දැමීම. ඒ සම්බන්ධයෙන් අපි විවිධ අවස්ථාවල මේ ගරු සභාවේදී ප්‍රශ්න මතු කළාම විශේෂයෙන් පසුගිය අය වැය කාරක සභා අවස්ථාවේදී මහරගම මන්ත්‍රීතුමාගේ (දිනේෂ ගුණවර්ධන මහතා) කථාවට විටින් විට බාධා කරමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා තැගිට කීවා. මඩකලපුව විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියා. නමුත් දන් ඒ අය තුස්තවැදිත් බයේ විශ්ව විද්‍යාලය අතහැර ඇවිල්ල සැහෙන කාලයක් වෙනවා. තවමත් ප්‍රශ්නය පිසදී නැහැ. [බාධාකීර්ම] ශිෂ්‍යයන් 18 දෙනයි.

කොළඹ සහ පේරාදෙණියේ සිටි ද්‍රවිඩ ශිෂ්‍යයන් 120 දෙනෙක් ඉල්ලුම් කලා යාපනයට යවන්නට කියා. රජය ඒ අයගේ ඉල්ලීම සලකා බලා ද්‍රවිඩ ශිෂ්‍යයන් 48 දෙනෙකු ඒ ගොල්ලන්ගේ පාඩම් මාලා හඳුරන්න දැනට යාපනයේ විශ්ව විද්‍යාලයට යන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. මඩකලපුවේ සිංහල ශිෂ්‍යයන් 18 දෙනාත් ඉල්ලීම් කර තිබෙනවා එක්කෝ කොළඹට, එහෙම නැත්නම් පේරාදෙණියට, එහෙම නැතිනම් රුහුණට යන්න අවස්ථාව සලසා දෙන්නට කියා. මේ ශිෂ්‍යයන් 18 දෙනා සමහර විට එක පන්තියකට එක්කෙනෙක් බැගින් වාගේ සිටින පිරිසක්. මේ අය නැවත මඩකලපුව විශ්ව විද්‍යාලයට යවන්න තීරණයක් අරගෙන තිබෙනවා නම් ඒක සම්පූර්ණ අසාධාරණ තීරණයක් හැටියටයි අපි සලකන්නෙ. දෙමළ ශිෂ්‍යයන් ඉල්ලූ ඉල්ලීම රජය අනුමත කර ඒ අයට සහනදායී පියවරක් නැටියට යාපනය විශ්ව විද්‍යාලයට යන්නට ඉඩ කඩ සලසනවානම් මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන සිංහල ශිෂ්‍යයන්ටත් ඒ අයිතිවාසිකම ලැබෙන්න ඕනැ.

වෛද්‍යවාරිය රංජිත් අතපත්තු මහතා (යෝධ්‍ය ඇමතිතුමා)  
(Lakshī Rāṅgīṭṭh Aṭṭapattū — Yōdhyā Aṭṭamattī)  
(Dr. Ranjith Atapattu - Minister of Health)

වචනයක් කියන්න කැමතියි ඒ ගැන. දන් අපි සිංහල ශිෂ්‍යයන් මඩකලපුවට ඇරියේ නැත්නම් මඩකලපුව විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ මාධ්‍යයේ විශ්ව විද්‍යාලයක් බවට ඉබේමට පත් වෙනවා.

රිචඩ් පතිරණ මහතා  
(Shīrīṭṭh Pathīraṇā)  
(Mr. Richard Pathirana)

මම කිසිසේත්ම කැමති නැහැ ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ඒක භාෂික විශ්ව විද්‍යාලයක් බවට පත් වෙනවා. මම ඒක පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීත් කීවා. යාපනයේ හෝ වේවා, මඩකලපුවේ හෝ වේවා, මාතර හෝ වේවා, තිස්සමහරාමයේ හෝ වේවා, මහනුවර හෝ වේවා, කොළඹ හෝ වේවා, ලංකාවේ විශ්ව විද්‍යාලයක් තිබෙනවා නම් ලංකාවේ ජීවත් වන සෑම ජාතියකට ඒ විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන්න අයිතිය තිබෙන්න ඕනැ. ඒක අපි පිළිගන්නවා. නමුත් මගේ තර්කය ඒක නොවෙයි. මඩකලපුවේ, ශිෂ්‍යයන් 18 දෙනා සමහර විට එක පාතියකට වැටෙන්නේ එක ශිෂ්‍යයෙක් පමණයි. රාත්‍රී ඇවිල්ල ඒ ගොල්ලන්ට වෙහි තියන්න තර්ජනය කර විශ්ව විද්‍යාලයෙන් එළවේවා නම් නමුත්තාන්ගේ කල්පනා කර බලන්න නමුත්තාන්ගේ ඒ තත්ත්වයට පත් වුණා නම් ඒ පාතියකට ගිහිත් ඉගෙනීම ලබන්න පුළුවන් කමක් ඇති වෙනවාද කියා.

ඒ විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර පිටවුණා. "ප්‍රශ්න පත්‍ර හොරු සරසවියක්මයි." කවුද කියන්නේ? මඩකලපුවේ විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර පිටවුණාම පොලිස්පතිවරයා පරීක්ෂණයක් කර මොකක්ද කීවේ? ඒ ප්‍රශ්න පත්‍ර පිට වුණේ ආරක්ෂක අංශයේත් අනුදැනුම ඇතිව කියායි. 1983 දෙසැම්බර් මාස 10 වෙනිදා "දිවයින" පත්‍රය මම ඒට සාක්ෂායක් වශයෙන්

ඉදිරිපත් කරනවා. 1983 දෙසැම්බර් මාස 8 වෙනිදා රාත්‍රී මඩකලපුව විශ්ව විද්‍යාලයට ගිය ක්‍රිස්තවැදිත් විශ්ව විද්‍යාලයේ නිලධාරීන් බය කර ප්‍රශ්න පත්‍ර හොරකම් කලා. ඒකට පරීක්ෂණයක් පැවැත්තුවා. පරීක්ෂණයේ ප්‍රතිඵලය මොකක්ද? විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ අයම සම්බන්ධවෙලයි මේක කෙළේ කියන එකයි.

ඒට පස්සේ පසුගිය අප්‍රේල් මාසේ මඩකලපුව විශ්ව විද්‍යාලයේ සේවක මණ්ඩලයේ රුපියල් දෙකක්ෂ ගණනක් මහ දවල් ඇවිල්ල බලන්න ගෙන ගියා. එවැනි තත්ත්වයක් තිබෙන මඩකලපුව විශ්ව විද්‍යාලයට මේ සිංහල ශිෂ්‍යයන් යවා ආරක්ෂාව සපයන්න පුළුවන්ය කියා නමුත්තාන්ගේ පිළිගන්නවාද? මෙය මම මේ ගරු සභාවේදී මතක් කරන්න කැමතියි. මානුෂික ප්‍රශ්නයක් නැටියට. මම පිළිගන්නවා මේ විශ්ව විද්‍යාලය ඒක භාෂික විශ්ව විද්‍යාලයක් වනවාට අප කවුරුවත් කැමති වෙන්න හොඳ නැහැ කියා. නමුත් මානුෂික ප්‍රශ්නයක් හැටියට සලකා තාවකාලික පියවරක් හැටියටත් මේ ද්‍රමයින් 18 දෙනා තමන් කැමති විශ්ව විද්‍යාලයකට යවන්නට කියා. මෙතන උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා තොසිටියත් ගරු අග්‍රාමාත්‍යතුමා සිටින තියා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ ද්‍රමයින්ගේ අනාගතය විනාශ වන්නට ඉඩ තබන්නේ නැතිව මානුෂික ප්‍රශ්නයක් හැටියට කරුණාකර මේ ද්‍රමයින් 18 දෙනාට එ තමන් ඉල්ලන විශ්ව විද්‍යාලයක යන්නට අවකාශ සලසන්නට ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාරුණික අවධානය යොමු කරන හැටියට ඉල්ලා සිටිනවා.

මම මේ ප්‍රශ්නය ගැන දන් මාස 6 ක් තිස්සේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්තුමාට දීර්ඝ කත්තලව්වක් කලා. මේ ද්‍රමයින් ගැන. ද්‍රවිඩ ශිෂ්‍යයෝ යාපනයට යන්න ඕනැ කියා ඉල්ලුවා. ඒ අයට කොළඹ ජීවත්වෙන්න පුළුවන්. අද ඒ අයට කොළඹ ජීවත්වෙන්න බැරි ඇයි? කොළඹ තිබෙනවාද ද්‍රවිඩ ජාතියට අතහැරක්? කොහොඳ තිබෙන්නේ? නමුත් ඒ අය මාරු කලා යාපනයට. ගරු අග්‍රාමාත්‍යතුමා, දන් සුමානසකට පෙර ඒ අයට යාපනයට මාරු කලා. දන් අපේ මේ ශිෂ්‍යයින්ට මඩකලපුවට යන්න පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම්, කරුණාකරලා මේ විශ්ව විද්‍යාලය අඹිපාර ප්‍රදේශයට ගෙනෙන්න. එවිට සිංහල ශිෂ්‍යයෝ එතැනට යන්න කැමති වෙයි. මඩකලපුවට යන්නට නම් ඒ අයට පුළුවන්කමක් නැති බව පවසමින්, මේ සම්බන්ධව කාරුණික පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් මගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම අවසන් කරනවා.

අනිල් මුණසිංහ මහතා (මතුගම)  
(Shīrīṭṭh Muṇṣīṅgā Mātā — Mātugāma)  
(Mr. Anil Moonesinghe - Matugama)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මම ප්‍රශ්න කිහිපයක් අහන්නට කල් දී තිබෙනවා. පළමුවැන්න ගරු සෝබණ ඇමතිතුමාගේ කල්පනාවට යොමුකරන්න කැමතියි.

අපේ ආසනයේ තිබෙනවා රෝහල් කිහිපයක්. එහි තිබෙන ප්‍රධාන රෝහල තමයි මතුගම වෑන්කුවේ තිබෙන රෝහල. දන් මේ රෝහලේ හුහක් අඩුපාඩුකම් තිබෙනවා. අපි ඒවා විකෝන් වික හඳුගන්නයි යන්නෙ. පළමුවෙන්ම මම මතක් කරන්නට ඕනැ ගොඩනැගිලිවල හුහක් අඩුපාඩුකම් තිබෙන බව. ඒ පළාතේ වෙළඳ මහත්වරුන් එතැන ගොඩනැගිලිවල හඳුන්නට පටන්ගෙන දන් අවුරුදු හතරක් පමණ වෙනවා. නමුත් එය අවසන් කර නැහැ. අත්තිවාරමේ සිට විකක් ඉහලට පමණයි බැම්ම තිබෙන්නෙ. ඒ තියා මම මේ ගැන ඒ උදවිය සමග කථා කලා. ඒ අවස්ථාවේදී ඔවුන් එය යළිත් සෑදීම ආරම්භ කරන බව කීවා.

මේ රෝහලේ අද තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රැ වෙනකොට කිසිම වෛද්‍යවරයෙක් සොයාගන්නට නැතිකම. එතැන තිබෙනවා වෛද්‍යවරයකුට නැවතී සිටීමට පහසුකම් ; ක්වාර්ටර්. නමුත් එහි ආවුරුවත් නැහැ. හැන්දවේ හයෙන් පසුව අමාරු ලෙඩෙක් ගෙනාවොත් එයාගෙ පණ බෙහෙත්ත බොහොම අමාරුයි. දිනක් එහෙම ලෙඩෙක් ගෙනා අවස්ථාවක දොස්තර මහත්මිය සොයාගෙන ගිහිල්ලා යාමිනම් ඇය එක් කරගෙන ආවාට පසුව තමයි ඒ ලෙඩට හරියාකාර ප්‍රතිකාරයක් ලැබුණේ. එමනිසා ඔබතුමා—

වෛද්‍යවාරිය රංජිත් අතපත්තු මහතා  
(Lakshī Rāṅgīṭṭh Aṭṭapattū)  
(Dr. Ranjith Atapattu)

නිවාසයේ නැත්නම් දොස්තර කෙනකු කොතැනද ඉන්නේ?



**අතිල් මුණසිංහ මහතා**  
**(ශ්‍රී. අනිල් මුණසිංහ)**  
 (Mr. Anil Moonesinghe)

දැන් ඉන්නවා ඒ එමීට කෙතෙක්. එය එතැන ඉන්න ඕනෑ වුණොට, එතැන ඉන්නෙ නැහැ. ප්‍රධාන දොස්තර මහත්මියට ඔබතුමයි මමයි දන්නවා. එතුමිය ඉන්නේ ටිකක් දුර. ඒ මහත්මිය එද රෑ රෝහලට කැඳවාගෙන ආවා. එවැනි අවස්ථාවකදී ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙක් එතැන නැහැ. එනිසා මේ වාගේ ස්ථාන සම්බන්ධයෙන් තමුන්නාන්සේගේ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා යම්කිසි ක්‍රමයක් යොදන්නට ඕනෑ සවස හයෙන් පසුවත් නිතරම ඒ වාගේ රෝහලක වෛද්‍යවරයෙකු තබාගන්නට. මම පිළිගන්නවා තමුන්නාන්සේට අද වෛද්‍යවරුන් සොයාගන්නට හුඟක් අමාරු බව, බොහෝදෙනෙකු පිට රට යන නිසා. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට නම් අපි පිළිතුරක් බලාපොරොත්තුවෙන්නවා.

මය වාගේම ප්‍රශ්නයක් තිබුණා දොඩම්ගොඩ රෝහලෙන්. එතැන හිටපු වෛද්‍යවරයා නිතරම යනවා එයාගේ ප්‍රයිවේට් පුෂ්ටිස් එකට, පොදුගලික වෙදකමට. එනිසා එයා මොන වෙලාවකටත් නැහැ රෝහලේ. අධිකාරි තුමාටම පෙනුනා මේක කරන්න බැරි වැඩක් කියා. එනිසා එයාට අයිතිකර දුමමා. ඒ පසුව ආ එක්කෙනාත් ඉක්මනින්ම මාරුවෙලා ගියා. දැන් ඒ රෝහලේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මම ලහදී ගිහිල්ලා බලනවිට දක්කා එහි මුළු වහලම කඩා වැටෙන්න ආසන්න තත්ත්වයක පවතින බව. ඒ ගැන ඔබතුමාට වාර්තාවක් ලැබෙන්නට ඇති. දැන් මගෙන් විමර්ශන අයවැය යටතේ මේකට මුදල් ඉල්ලනවා. තමුත් මම ඒවා වෙත වැඩවලට දීලා ඉවරයි. මේ අවස්ථාවේ දෙන්නට මුදල් නැහැ. මේ වහල කලකට පෙර එකවරක් අළුත්වැඩියා කර තිබෙනවා තමුත් දැන් නැවතත් කඩාවැටෙන්න යනවා. හේතුව මෙයයි : රෝහල සැදු කොන්ත්‍රාත්කරු එය හරියට හැදුවේ නැහැ. එහි ඇති ලීවලට කුරුමිණියො වැදිලා, දැන් ඒ ඔක්කොම ලී විනාශ වී තිබෙනවා. කොයි වෙලාවේ කඩා වැටෙයිද දන්නෙ නැහැ. ඒ නිසා එය දැන් සංවිධිත සහාවේ කර උඩ දමන්න තරකයි. එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යොබාන දෙපාර්තමේන්තුවේ වරද නිසයි. මේ ගොඩනැගිල්ල සකස් කරන විට ඒ උදවිය හරියාකාර එය පරීක්ෂා කළේ නැහැ. ඒ නිසා සොබා අමාත්‍යාංශයෙන්ම ඒ කටයුත්ත කර දෙන්නය කියා මා කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ නොකොළොත් තව සුමාන කීපයක් යන විට රෝහල කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මණින්ම මේකට ප්‍රතිකර්මයක් කරන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

තව අපට තිබෙනවා මාතෘ හා ධාරකාභිවෘද්ධි නිවාසයක්. එය තිබෙන්නෙ නැබොඩ. ඉස්සර නම් ඒ පලාතේ තිබුණ පැරණිම වැදගත්ම රෝහල තමයි මෙය. ඒ කාලයේදී, සුද්දන් වතු වටන කාලයේදී, හැමෝම ප්‍රතිකාර ලබා ගන්න ගියේ ඒ නැබොඩ රෝහලටයි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ඒ නැබොඩ රෝහල බොහොම පහත් තත්ත්වයකට වැටී, දැන් එහි කොටසක් ආසුර්වේද අමාත්‍යාංශයටත් හාරදී තිබෙනවා. දැන් එතැන ආසුර්වේද අංශයකුත් තිබෙනවා. ඒ අංශයටත් මම හිතෙන හැටියට ලැබෙන මුදල් මදයි. ගරු අගමැතිතුමා ඇතුළු තමුන්නාන්සේලා සියලු දෙනාම කල්පනා කර ආසුර්වේද ඇමති අංශයට තව ටිකක් වැඩියෙන් මුදල් ලබා දෙන්න ඕනෑ. මේ කටයුතු හරියට පවත්වාගෙන යන්න.

මම එදා ඒ රෝහලට ගියා. එහි හැම තැනම අඩි තුනක් පමණ උසට තණකොළ වැවී තිබුණා. ප්‍රධාන අමාරුව එම රෝහලට යන්න ක්‍රමයක් නැතිකමයි. නැබොඩ වටුමේ සිට වෙල්ලතට හැතූපම එකයි කාලක් පමණ තිබෙනවා. එම රෝහල තිබෙන්නෙ කන්දක් උඩ. දැන් බස් සේවය අඩපණ වී ඇති හෙයින් ඒ රෝහලට බස් යන්නෙත් නැහැ. ලෙඩුත්ට රෝහලට යන්න ක්‍රමයක් නැහැ. කෙසේ වෙතත් ඔබතුමාගේ අමාත්‍යාංශයට අයත් මාතෘ හා ධාරකාභිවෘද්ධි අංශය එහි තවම තිබෙනවා. එය සාදා අවසන් කර ඇති තමුත් විවෘත කර නැහැ. අලුතෙන් මුලතැන් ගොඩනැගුණ සාදා තිබෙනවා. එයටත් විශාල වියදමක් දරා තිබෙනවා. තමුත් තවම ඒ අංශය විවෘත කර නැහැ. ගිලන් රථයක් තැනීම කියා එය විවෘත කරන්න බැරි බවයි කියන්නෙ. එතැන ප්‍රතිකාර කරන්න බැරි තත්ත්වයෙන් ලෙඩෙක් ආවොත් එම ලෙඩා කෙලින්ම කලුනර රෝහලට යාමට ගිලන් රථයක් අවශ්‍ය බවයි එ අය කියන්නෙ. ගිලන් රථයක් නොමැතිකම නිසා අවුරුද්දක් පමණ කාලයක් තිස්සේ මේ රෝහල පාවිච්චි නොකර තිබීම තබාගෙන ඉන්නවා. ඒ නිසා මේ කාරණය ගැන කල්පනා කර බලා කරුණාකර ගිලන් රථයක් ලබා දෙන්නය කියා මා ඉල්ලා සිටිනවා. මේ රෝහල ක්‍රියාත්මක කරවා ගැනීමට ඒ ප්‍රදේශයේ

ඉන්න අයට ලොකු වුවමනාවක් තිබෙනවා. මම මේ කාරණා වික ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්න කල්පනා කළේ ඒ පලාතේ මිනිසුන්ට ඒවා අද විශාල ප්‍රශ්ණ බවට පත්ව තිබෙන නිසයි.

විශේෂයෙන්ම මතුගම රෝහල ගැන මම කියන්න ඕනෑ. විශේෂයෙන්ම රෝහල්වල අළුත් වැඩියා කිරීමේ වැඩ, කර්මාන්ත අංශයට අයිති ඒවා, හාර දෙන්නේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවටයි. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙන් මේ ස්ථානවලට පැමිණෙන විට සියල්ලම සිදුවී අවශ්‍යයි. ඒ නිසා මෙවැනි සේවාවන් සම්බන්ධයෙන් මොකක් හර වෙනත් ක්‍රමයක් යොදන්න ඕනෑ. මේ ආණ්ඩුව කියන එක් කාරණයකට මා එකඟ වෙන්නවා. එනම් මේ සේවාවන් කියන දෙවල් පුළුවන් තරම් රාජ්‍ය අංශයෙන් අයිති කර පොදුගලික අංශයට දෙන්න ඕනෑ. මොකද ? නියම සේවයක් ලබා ගන්න පුළුවන් වන්නේ ඒ විධියටයි. තමුත් ඉහල දේවල්, බරපතල දේවල්, ආර්ථික ක්‍රමයේ වැදගත් දේවල් රාජ්‍ය අංශයට යන්න ඕනෑ. එය මගේ අදහසක්. තමුත් මේ සුළු සුළු දේවල් කෙලින්ම පොදුගලික අංශයට යන්න ඕනෑ. කට්ටුවත් රාජ්‍ය අංශයට ඒවා හරියට කරන්න බැහැ. මේ මගේ මතයක්. ඒ සේවාවන් ක්‍රම ක්‍රමයෙන් පොදුගලික අංශයට හාර දීම යෝග්‍යයි කියා මා කල්පනා කරනවා. මය දැන් කාර්යාල ශුද්ධ කිරීම වෙන් සුළු සුළු දේවල් පොදුගලික අංශයට දෙන්න ඕනෑ.

Minor construction, minor repairs and even the maintenance of offices and so on, if it is done by the private sector I think it is much better. They will do it.

**මන්ත්‍රීවරයෙක්**  
**(අඬුනුකුණේ ඉරුචාරි)**  
 (A Member)

What about private buses ?

**අතිල් මුණසිංහ මහතා**  
**(ශ්‍රී. අනිල් මුණසිංහ)**  
 (Mr. Anil Moonesinghe)

If you want an answer, I will tell you. I am very glad. I do not agree with private buses plying on the main roads.

**විමලා කන්නන්ගර මහත්මිය (ග්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමිය)**  
**(ශ්‍රී. ඩබ්ලිව් විමලා කන්නන්ගර — ශ්‍රී. රාජ්‍ය අධිකාරියේ අමාත්‍යාණ්ඩුව)**  
 (Mrs. Wimala Kannangara - Minister of Rural Development)

Regarding maintenance, already Gramodaya Sabhas are undertaking that work provided the materials are given. I have done it in my Ministry.-(*Interruption.*)

**අතිල් මුණසිංහ මහතා**  
**(ශ්‍රී. අනිල් මුණසිංහ)**  
 (Mr. Anil Moonesinghe)

He has given me an opening. When you have opening you use it very well.

Sir, about private buses, I can give a very good example. From Matugama to Kalutara we had an excellent private bus service, but it is disappearing now. Do you know why ? It is not profitable. You must give the private sector certain areas. I do not know whether the Hon. Minister of Transport is here. Today I see the SLCTB running buses, the new Ashok Leyland D type buses, on the Colombo road. That is able to take about 26 passengers. It is an utter waste of money, buses, energy and resources. I think the Hon. Prime Minister is very interested in this. Your main



roads should not be blocked by a number of small vehicles. If you have ten vehicles instead of 25 small vehicles your roads will not be congested. Now it is cut-throat competition. The amount of accidents you find on the roads! In the CTB they train a driver for about three to six months, but in the private sector buses very often the drivers are not trained. I know that. I have put a number of people. He gets his licence today, and tomorrow he is driving on the main road. That is the reason for the accidents. I want to be pragmatic on this. I do not say that the private sector does not have a role to play in transport. They have, but in certain areas, and not this cut-throat competition.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Now we have had the pleasure of hearing you answering a question. You can only ask questions.

අනිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹம்)  
(Mr. Anil Moonesinghe)

Sir, I was only provoked. I think the Hon. Acting Minister of Foreign Affairs thought that I was the Minister of Transport. That is why he asked me that question.

Sir, the other question is about the Multi-Purpose Co-operative Society in Matugama which I want to ask the Hon. Minister of Food and Co-operatives. I do not know whether there is anybody here from the Ministry. The Hon. Minister told me to ask the question yesterday but I did not want to ask him yesterday because I did not give him enough time.

The main thing is that the MPCS at Matugama was told by the Assistant Government Agent at Dodangoda to deliver emergency rations for the victims of the floods about two and a half weeks ago. Up to date they have not delivered it. The Assistant Government Agent told me that he had sent six reminders to the MPCS, Matugama. I want to know why this type of organization is being kept going. There are a number of reports against this MPCS about corruption and lethargy. So I hope that this matter will be taken up at the highest level, because in an emergency if they do not issue rations that is the end of the people.

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

Are they getting the present rations?

අනිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹம்)  
(Mr. Anil Moonesinghe)

In some areas the co-operatives could not be opened because the roads were all blocked.

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

How are they serviced now?

අනිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹம்)  
(Mr. Anil Moonesinghe)

At the moment the emergency rations are not being given. Some private sector people have been giving them rations. In fact, I want to explain to the Hon. Prime Minister. This area is not the area you visited that day—the Matugama area.

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

Where is this MPCS?

අනිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹம்)  
(Mr. Anil Moonesinghe)

That MPCS is the Matugama MPCS. In that area they delivered the rations, but in the Dodangoda area they have not delivered it. I do not know what the reason is. In fact, I told the AGA yesterday also about this matter.

Then, Sir, there is one other small matter. I asked this question from the Hon. Prime Minister, but he told me to raise it in the form of a written question. I just want to remind the Hon. Prime Minister because it will take some time. I wanted to know the government policy on the opening of places where gambling takes place and also guest houses, particularly in the Colombo area. Some of these guest houses have been declared to be brothels by the police, but still the licences have been given. I do not know what force is there behind them. I would kindly request the Hon. Prime Minister to make an investigation into that matter. I do not want to say anything beyond that here. —(Interruption). I will give the names privately. I do not want to say that here. There have been complaints made in this matter.

ටිරෝන් ෆර්නන්ද මහතා (නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමා)  
(திரு. ரிவேன் பெர்னான்டோ — பிரதி வெளிநாட்டலுவலர்கள் அமைச்சர்)  
(Mr. Tyrone Fernando- Deputy Minister of Foreign Affairs)

Mr. Deputy Speaker, the hon. Member for Hangeranketa (Mr. Rohan Abeygunasekera) has referred to certain reports that several countries had sought advice and assistance on military and security matters from Israel, countries including the People's Republic of China, Singapore, and even the Kingdom of Morocco, presently the chairman of the Arab league. I have myself seen these reports, and we are looking into those matters. As far as Morocco is concerned, I am personally aware of the position



[විරෝධ ප්‍රකාශන මත]

because I was there about a year ago. They face a very serious problem from the Polisario terrorists. I do not think any of us can blame Morocco for turning to the best available expertise in this field to deal with terrorism. Apart from that, a large number of non-aligned countries have full relations with Israel, such as Egypt, Nepal, Singapore, Zaire and so on, and there is an Israeli Consulate in India.

Mr. Deputy Speaker, while we look around us and look at our friends' relations with Israel, we are guided by only our national interest. The Government has come to the conclusion that it is absolutely necessary and vital to seek the assistance of Israel, and I want to assure the hon. Member for Hanguranketa and the House that our foreign policy in every aspect is geared to serve our national interest and no other interest. If our national interest dictates a certain course of action which is essential for our security and sovereignty, that is the course we will follow. Our foreign policy will serve our national interest and no other interest.—(Interruption). We are very pragmatic.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ලිමේන්තු නායකයා)

(ති. අනුර පண்டාරනායක — எதிர்க்கட்சி முதல்வர்)

(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

If it is bad for your economy, would you break relations with Israel?

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

In any event, the hon. Leader of the Opposition knows that we have not established diplomatic relations with Israel.

අනුර බණ්ඩාරනායක මහතා

(ති. අනුර පண்டාරනායක)

(Mr. Anura Bandaranaike)

Yes, I know.

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

We have not gone so far. As for the Arab reaction, we are confident that our Arab friends—well, we have had a several weeks of reaction. The PLO ambassador here has met me and assured me that he considers this purely a domestic affair of ours, that it is a matter for us to decide in our interest. All he is concerned with is whether our relations with the Palestinians, the PLO, will suffer. I said no. Our stand on Palestine, remains unchanged. Not Israel, nobody, can change that. In fact it was we who upgraded the status of their representation here to that of a full diplomatic mission, and I would like to remind the hon. Leader of the Opposition that it was the UNP Government that established missions in the United Arab Emirates, Kuwait and Saudi Arabia.

The hon. Member for Hanguranketa referred to Mrs. Bandaranaike talking about benefits from the Arab world. Mrs. Bandaranaike is the last person who can talk about benefits from the Arab world. She got nothing. Actually, the oil boom in the Middle East, the employment boom, began in 1973 when the Sri Lanka Freedom Party was in power. In 1973, 1974, 1975 and 1976 and during the first half of 1977 you did nothing to help anybody to go abroad. We were five, six years too late. Only 15,000 people were able to go to the Middle East for employment by 1977.

අනුර බණ්ඩාරනායක මහතා

(ති. අනුර පண்டාරනායක)

(Mr. Anura Bandaranaike)

The hon. Deputy Minister would appreciate the fact that the Sri Lanka Freedom Party's foreign policy from 1956 has been one that has solidly supported the Arabs in every cause.

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

Yes, but you did not make use of it.

අනුර බණ්ඩාරනායක මහතා

(ති. අනුර පண்டාරනායක)

(Mr. Anura Bandaranaike)

What do you mean we did not make use of it. ? It is not fair to say that.

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

You had sent only 15,000 people. You had exit permits—

අනිල් මුණසිංහ මහතා

(ති. අනිල් මුණසිංහ)

(Mr. Anil Moonesinghe)

It had just started. The inflow had just started.

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

No, no. In 1973, 1974 1975, 1976 what were you doing?

අනිල් මුණසිංහ මහතා

(ති. අනිල් මුණසිංහ)

(Mr. Anil Moonesinghe)

1974 was the oil boom, but the people started moving into the Middle East only in about 1976.

විරෝධ ප්‍රකාශන මත

(ති. ටිරෝන් පෙරේරා)

(Mr. Tyrone Fernando)

This started long before that, and I know that a number of your people were opposed to it. They said, "why should Sinhalese go and work for the Muslims?"



That was your argument. They said the Government should solve the employment problem here. All sorts of narrow concepts like that prevented you, you will agree.

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனிசிங்ஹ)  
(Mr. Anil Moonesinghe)

Some had. Not all, not the Government.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

So you missed the bus for five years. So you are the last people who can talk about the benefits from the Arab world.

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனிசிங்ஹ)  
(Mr. Anil Moonesinghe)

It cannot be five years.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

We have got the maximum.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

What has the UNP done ?

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

You did not make use of the opportunities.

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனிசிங்ஹ)  
(Mr. Anil Moonesinghe)

The boom came in 1974.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please ! Kindly answer the question without asking questions. If you ask them questions they will have to reply.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

This is an adjournment debate. It is perfectly all right.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

I am perfectly prepared to answer any question.

Their foreign policy was something highly abstract, some theoretical thing in the sky. Our foreign policy is practical, pragmatic. We want to get down to earth, we want to get the best for our country.

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனிசிங்ஹ)  
(Mr. Anil Moonesinghe)

But whatever you say, Mrs. Bandaranaike is a person who is known throughout the world.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

Their foreign policy is one thing and their economic policy is another thing. There was no co-ordination. That is why the people drove them out of power and did not bring them back.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

We have no foreign policy !

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

No. No economic policy-

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

Your foreign policy was something highly theoretical and abstract. You say you had good relations with the Arabs, but you did not make use of the opportunities.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

If you have made use of them it is all right.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

But you must continue those policies. We are going to continue.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

If somebody has made use of them, that is all we are concerned about. We are not concerned about parochial political interests as long as the country has benefited by it. If your Government has made use of them we are not jealous of that. We are very happy.

විරෝත් ප්‍රනාන්දු මහතා  
(திரு. ரிசேன் பெர்னான்டோ)  
(Mr. Tyronne Fernando)

Mrs. Bandaranaike is the last person who can talk about the benefits from the Arab world, because she did not make use of them.



අනුර බණ්ඩාරනායක මහතා  
(නි. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)  
If you have reaped the harvest we are very happy about that. we are not thinking in terms of SLFP or UNP.

ටිරෝන් ප්‍රනාන්දු මහතා  
(නි. ටිරෝන් ප්‍රනාන්දු)  
(Mr. Tyronne Fernando)  
I am saying that you should have reaped the harvest much earlier. You have deprived this country-

අනුර බණ්ඩාරනායක මහතා  
(නි. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)  
If you have reaped the harvest we are happy about it.

අනිල් මුණසිංහ මහතා  
(නි. අනිල් මුණසිංහ)  
(Mr. Anil Moonesinghe)  
We did the blasting.

ටිරෝන් ප්‍රනාන්දු මහතා  
(නි. ටිරෝන් ප්‍රනාන්දු)  
(Mr. Tyronne Fernando)  
You missed a number of harvests.

අනුර බණ්ඩාරනායක මහතා  
(නි. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)  
No!

නියෝජ්‍ය කථානායකතුමා  
(චා. නියෝජ්‍ය කථානායක)  
(Mr. Deputy Speaker)

Order, please! The hon. Deputy Minister of Higher Education-(Pause). Not here. The Hon. Minister of Education.-(Pause). The Hon. Minister of Health.

විරවන්ති සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)  
(නි. වීරවන්ති සමරවීර - කුමාරතුංග පීඨයේ විද්‍යාපති)  
(Mr. Weerawanni Samaraweera-Deputy Minister of Education)

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අසා තිබෙන ප්‍රශ්නයට එතුමා වෙනුවෙන් මා පිළිතුරක් දෙන්නට කැමතියි. 1984 මාර්තු 23 වැනිදා අක්මමග රෝ මන්ත්‍රීතුමා (වීරවීර පතිරණ මහතා) උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අසා තිබෙනවා. 1984 මාර්තු 8 වන දින රාත්‍රී 10 ට පමණ පිස්කෝල අනුකූල මධ්‍යම පාලන වියව විද්‍යාලයට පැමිණි සාහසිකයන් දෙදෙනෙක් සිංහල ශිෂ්‍යයන්ට කර ඇති තර්ජනය පසුද පහත්වීමට පෙර වියව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස කර ඇති තර්ජනය පොලීසියට දැනුවාදැයි අසා තිබෙනවා. ඒ විටදී ප්‍රශ්න පහක් අසා තිබෙනවා. ඒ සිද්ධිය ඇත්ත. පිළිතුර - ඔව්. ඊට පසු අක්මමග රෝ මන්ත්‍රීතුමා අසා තිබෙනවා ඒ වියව විද්‍යාලයේ ශිෂ්‍යයන් තුන් දෙනාට කර ඇති තර්ජනය පිළිබඳව ගන්න පියවර මොකක්ද කියලා. ඒකට පිළිතුර - මිත් මතු එවැනි දේ සිදු නොවීමට ආරක්ෂක විධිවිධාන යොදා ඇත. ඊළඟට එතුමා අසා තිබෙනවා මධ්‍යම පාලන වියව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන බවට 1983 දෙසැම්බර් මාසයේදී නියෝජ්‍ය ඇමතිතුමා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට එතුමා අපොහොසත් වී තිබෙනවා කේද කියලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒක පිළිගන්නෙ නැහැ. මොකද, උනන්දුවක් සම්පූර්ණ

ආරක්ෂක විධිවිධාන සලස්වා තිබෙන නිසා. හතරවන ප්‍රශ්නය, මේ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශනයක් කරනවාද. මධ්‍යම පාලන වියව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට එතුමා කටයුතු කරනවාද කියන එකයි. ඒ ප්‍රශ්නය පැන ගනින්නේ නැහැ. ඒ අනුව පස්වන ප්‍රශ්නයක් පැනගනින්නේ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය විධිවිධාන යොදා තිබෙන බවට අද ප්‍රතිඥාවක් දෙනවා.

වීරවීර පතිරණ මහතා  
(නි. වීරවීර පතිරණ)  
(Mr. Richard Pathirana)  
නියෝජ්‍ය ඇමතිතුමා, ආරක්ෂාව සලස්වන්නට ඒ වියව විද්‍යාලයට ඒ සිංහල ශිෂ්‍යයන් එන්නට ඕනෑ. ඒ ශිෂ්‍යයන් අද එන්න නැහැ.

වීරවන්ති සමරවීර මහතා  
(නි. වීරවන්ති සමරවීර)  
(Mr. Weerawanni Samaraweera)  
තැන්තම් කොතොමුවක් ප්‍රශ්නය පැනගනින්නෙ නැහැ.

වීරවීර පතිරණ මහතා  
(නි. වීරවීර පතිරණ)  
(Mr. Richard Pathirana)  
මම අද ඇහුවේ ඒක නොවෙයි. දෙමළ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් යාපනයට මාරු කලා නම් සිංහල ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් කොළඹට ගොස් ජේරාදෙකියට මාරු කොකරන්නෙ මන්ද කියලයි මම අද ඇහුවේ. මා අද ඇහූ ප්‍රශ්නය ඒකයි.

වීරවන්ති සමරවීර මහතා  
(නි. වීරවන්ති සමරවීර)  
(Mr. Weerawanni Samaraweera)

සියලු දෙනාගේම ආරක්ෂාව සලස්වන්නට ඒ ප්‍රදේශයේ සියලුම මන්ත්‍රීවරු සහ ඇමතිවරු ප්‍රතිඥාවක් දෙනවා. දැන් මධ්‍යම පාලන වියව විද්‍යාලයේ සිංහල දරුවන් 800 ක් පමණ ඉන්නවා. ඒවාට පිටුපසට සිංහල දරුවන් 1,000 කට වැඩි පිරිසක් ඉන්නවා. තමුත් ඒ එකම දරුවෙකුටත් කිහිම හානියක් නැහැ. කීප දෙනෙකුට මුහුණ පාන්නට වූ ප්‍රශ්නයක් දැන් සම්පූර්ණ ආරක්ෂාව සලස්වා දෙන්නට විධිවිධාන යොදා තිබෙනවා.

ඊළඟ ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ ගුරු මාරු ගැනයි. තහරාසත්ත සමහර ස්ථානවල පාසල් රාශියක ගුරුවරුන් සැහෙන අතීතියක් තිබුණි. ඒ සමගම මහනුවර දිස්ත්‍රික්කයේ ඇත එහිට දුෂකර පාසල් වැසි යන තත්ත්වයක් ඇති වුණි ගුරුවරු නැතිකම නිසා. උදහරණයක් වශයෙන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා නියෝජ්‍ය කරන උඩුදුම්බර ආයතනය පොත්තුවී කරන්නට පුළුවනි. එතුමාගේ ආයතනයේ පාසල් 30 ක් වැසි යන තත්ත්වයකට පත්වුණි ගුරුවරු නැතිකම නිසා, ඒ සමගම, රජයේ ශිෂ්‍ය කාරක සභාව මෙන්ම විගණකවරයාගේ වාර්තාව මගින් ඉල්ලීමක් කර තිබුණි, පාසල්වලට ගුරුවරුන් පත් කිරීමේදී අනුගමනය කරන පදනම මොකක්ද කියලා පැහැදිලි කරන ලෙස. ඒ අනුව 1984 මැයි 19 වැනිදා අමාත්‍යාංශය වතුලේබයක් යවා තිබෙනවා. ඒකේ අංකය 3/බීඑම්/එච්. අතිරික්ත ගුරුවරුන් වහාම ගුරුවරුන් හිඟ පාසල්වලට මාරු කරන්නට පියවර ගන්නය කියලා ඒකේ තිබෙනවා. ඒ අනුව තමන්ගේ පාසල්වලට තමන්ගේ මණ්ඩලවලට සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ගුරුවරුන් රඳවා ගැනීමෙන් වැඩිපුර සිටින ගුරුවරුන් ගුරුවරුන්, හිඟ පාසල්වලට මාරු කර යැවීමෙන් සම්පූර්ණ වගකීම පැවරුණේ විදුහල්පතිවරුන්ට සහ මාණ්ඩලීය අධ්‍යාපන නිලධාරීන්ටයි. මෙවැනි අවස්ථාවකදී කොතොමුවක් තහරාසත්ත බැහැර යන්නට කැමති නැති ගුරුවරුන් දුෂකර ප්‍රදේශවලට යැවීමට යම් යම් ප්‍රශ්න පැනගැනීම වලක්වන්නට පුළුවනකමක් නැහැ. තමුත් අමාත්‍යාංශය කොතොමුවක් දරුවාගේ පැත්ත ගැන විශේෂයෙන් බලා ඒ වැසි යන තත්ත්වයක තිබුණු පාසල්වල මාරුවීම් ලැබූ ගුරුවරුන් ඒ පාසල්වල වැඩ හාර ගන්නට පසු ඒ අයට යම් අපහසුතාවයක් තිබෙනවා නම් ඒ ගැන කොයා බලන්නට පියවරක් අරගෙන තිබෙනවා. ඒ අනුව යම් අපහසුතාවයක් තිබෙනවා නම් එය අමාත්‍යාංශයේ ලේකම්තුමාට යොමු කලොත් ඒ පිළිබඳව දියුණු සහනය මොකක්ද යන්න ගැන ලේකම්තුමාගේ අවධානය යොමු කරනවා ඇති.



වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)  
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து — சுகாதார அமைச்சர்)  
 (Dr. Ranjith Atapattu - Minister of Health)

මතුගම ගරු මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) එතුමාගේ ආසනයේ රෝහල් තුනක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඒ ගැන දීර්ඝ විස්තරයක් සොයා ගන්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මා පුළුවන් තරම් විස්තර සොයා ගන්නා රාත්‍රී කාලයේදී මතුගම රෝහලේ අතිරේක වෛද්‍යවරයා ඒ ස්ථානයේ තැනි බව අපට දැනුම් දී තිබෙනවා. ඒ ගැන සොයා බලා වහාම ක්‍රියා කරන්නට මා බලාපොරොත්තු වෙතවා. තවත් පැමිණිලි ගැන අපි දැනටමත් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. නමුත් තාක්සේ ඒ ගැන දැන්වවා ඇති. එම නිසා මා මේ අවස්ථාවේදී ඒ ගැන කථා කරන්නට අදහස් කරන්නේ නැහැ. මම හිතන හැටියට දෙඩින්ගොඩ රෝහලෙන් අතිරේක වෛද්‍යවරයෙක් නැහැ. ජූනි මාසයේ අත්තිමේදී දැනට පුහුණු වන කණ්ඩායමෙන් එක් කෙනෙක් එතුනට යවන්නට අපි බලාපොරොත්තු වෙතවා.

ඒ ප්‍රශ්නය එතැනින් විසඳවේ. නමුත් වහල පිළිබඳ ප්‍රශ්නය තමයි ලොකුම ප්‍රශ්නය. අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිපත් දහසක ඇස්තමේන්තුවක් ලැබී තිබෙනවා. මෙතෙක් කලක් කළුතර දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි නඩත්තුව සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කරනු ලැබුවේ රජයේ ගොඩනැගිලි නඩත්තුව සඳහා වන ප්‍රතිපාදන යටතේයි. මෙයින් කොපමණ ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි නඩත්තුව සඳහා වෙන් වෙතවාද කියා අපට කිසිම දැනුමක් තිබුණේ නැහැ. එම නිසා ගරු මුදල් ඇමතිතුමාත්, ගරු අගමැතිතුමාත් සමග මේ ගැන සාකච්ඡා කිරීමෙන් පසු අපට දැන ගන්න ලැබුණා මේ අවුරුද්දේ ඒ සඳහා කොපමණ මුදලක් ගොඩනැගිලි නඩත්තු සඳහා අපට ලැබෙනවාද කියා. ඒ අනුව සෑම සෞඛ්‍ය සේවා කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ පහ බැගින් අප බෙදුවා. දැන් ඇති ගොඩනැගිලිවල තත්ත්වය දින බැලුවාම රුපියල් ලක්ෂ පහකින් සතුටුදායක ලෙස නඩත්තු කරන්න බැරි බව පිළිගන්නවා. නමුත් අඩු ගණනේ කොපමණ සල්ලි තිබෙනවාද. ඒවායින් කරන්න පුළුවන් මොනවාද කියා, දිසා ඇමතිතුමන්ලාටත්, මන්ත්‍රීතුමන්ලාටත් ලැයිස්තුවක් සමග මම දන්වා යවා තිබෙනවා.

අතිල් මුණසිංහ මහතා  
 (திரு. அனில் முணசிங்ஹா)  
 (Mr. Anil Moonesinghe)  
 ලැබී තිබෙනවා.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා  
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)  
 (Dr. Ranjith Atapattu)

ඒ අනුව වැඩ කටයුතු කර ගෙන යනවා. මේ අතරතුර අපේ දිස්ත්‍රික් ඇමතිතුමන්ලාත්, මන්ත්‍රීතුමන්ලාත් බොහෝම උනන්දුවෙන්, පොදාගලික අංශයෙන්ද උදව් උපකාර ලබා ගෙන සැගෙන අලුත් වැඩියාවක් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේත් රෝහල් ගණනාවක ඒ අත්දැමට වැඩ

කටයුතු කර තිබෙන බව මම දන්නවා. එහෙම උදව් උපකාර ලබා නොගත්තොත් අපට මේ කටයුතු කර ගෙන යන්න අමාරුයි. මට දැන්ම කියන්න බැහැ. මේ කාරණය සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්න පුළුවන්ද කියා. නමුත් අපි උත්සාහ දරනවා. කඩා වැටෙන්නට ඉස්සර අවශ්‍ය අලුත් වැඩියා කටයුතු කර දෙන්නට.

මතු කල අත්තිම ප්‍රශ්නය හිලන් රථයක් ලබාදීම ගැනයි. එතුනත් විශාල ප්‍රශ්නයක් අපට තිබෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ දරන්නම් සඳහන් කළ එම රෝහල විවෘත කරන්නට. නැතිනම් ඒ ගොඩනැගිලිවල වටිනාකමක් තැනී වෙනවා. ඉන් පසුව හිලන් රථයක්—අලුත් රථයක් ලබා දෙන්න බැරි නම් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ එකක් හෝ කොහෙත් හරි ලබා ගෙන—

අතිල් මුණසිංහ මහතා  
 (திரு. அனில் முணசிங்ஹா)  
 (Mr. Anil Moonesinghe)

සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයෙන් පාවිච්චි කළ ජපානයේ හඳුනා රථයක් රුපියල් හැත්තෑපත් දහසකට විතර මිලදී ගන්න පුළුවනි.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා  
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)  
 (Dr. Ranjith Atapattu)

මන්ත්‍රීතුමාගේ සහයෝගය දෙනවා නම්, එහෙම රථයක් මිලදී ගන්න සොයා බලන්න පුළුවනි.

ග්‍රාමීය රෝහල් වැඩි දියුණු කිරීමට අපි යම්කිසි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි කාලය තුළදී විදේශ ආධාරත් ලබා ගෙන එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙතවා.

ගොඩනැගිලි නඩත්තුව ගැන කියන්න තිබෙන්නේ මෙයයි. ගරු මුදල් ඇමතිතුමා පිළිගෙන තිබෙනවා, අපට දෙන මුදල් ප්‍රමාණය මදි බව. ලබන අවුරුද්දේ සිට දැනට වඩා සතුටුදායක තත්ත්වයක් ඇති වෙයි කියා මම හිතනවා. ඒ අවස්ථාවේදී තම තමන්ගේ ආසනවල ඇති ගොඩනැගිලිවල නඩත්තුව ගැන වැඩි වගකීමක්, ඒ ඒ පළාත්වල මන්ත්‍රීතුමන්ලාටත්, දිසා ඇමතිතුමන්ලාටත් පවරන්නට, අප බලාපොරොත්තු වෙතවා.

මේ ප්‍රශ්න මතු කිරීම ගැන ගරු මන්ත්‍රීතුමාට මම ස්තූතිවන්ත වෙතවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.  
 வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.  
 Question put and agreed to.

පාර්ලිමේන්තුව ජන අනුකූලව අ. සා. 11.42, 1984 ජූනි 21 වන බ්‍රහස්පතින්ද අ. සා. 3 වන තෙක් කල් ගියේ ය.

அதன்படி, மு. ப. 11.42 மணிக்கு பாசாளுமன்றம், 1984 ஜூன் 21 வியாழக்கிழமை பி. ப. 3 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 11.42 a.m. until 3 p.m on Thursday 21st June 1984



ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

WRITTEN ANSWERS TO QUESTIONS

මහාධිකරණ විනිශ්චයකාරවරයා.

කුරුණෑගල : නිල නිවාසය

மேல் நீதிமன்ற நீதவான், குருணாகலை : உத்தியோகபூர்வ விடுதி

HIGH COURT JUDGE, KURUNEGALA

OFFICIAL BUNGALOW

—கனம் கீழை நீதிமன்ற நீதவான் கனம் மேல் நீதிமன்ற நீதவான் 78 44

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල)

(திரு. லக்ஷ்மன் ஜயகொடி — அத்தனகல்)

(Mr. Lakshman Jayakody-Attanagalla)

අධිකරණ ඇමතිවරයාගේ ඇසු ප්‍රශ්නය :

(අ) කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාර මොර්ස් ද සිල්වා මහතා කුරුණෑගල දිස්ත්‍රික් ඇමතිවරයාගේ නිල නිවාසයේ වාසය කරන බව එතුමා දන්නේද ?

(ආ) මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ තත්ත්වයට අනුකූලවූ වෙනත් තවානතක් ඔහුට ලබා දෙන්නේද ?

(ඇ) එසේ නැත්නම්, ඒ මන්ද ?

நீதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) குருணாகலை மேல் நீதிமன்ற நீதவான் திரு. மொஸில் த சில்வா குருணாகலை மாவட்ட அமைச்சரின் உத்தியோகபூர்வ விடுதியில் தங்கியுள்ளாரென்பதை அவர் அறிவாரா ?

(ஆ) ஒரு மேல் நீதிமன்ற நீதிவானின் அந்தஸ்தைப் பேணும் வகையில் இவருக்கு வேறிடத்தில் இருப்பிட வசதி வழங்குவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of Justice,—

(a) Is he aware that Mr. Maurice de Silva, High Court Judge of Kurunegala is living in the Official Bungalow of the District Minister for Kurunegala ?

(b) Will he find him accomodation elsewhere, in keeping with the status of a High Court Judge ?

(c) If not, why ?

නියයක විපරන්ත මහතා (අධිකරණ ඇමතිතුමා)

(திரு. நிஸங்க விஜயரத்ன — நீதி அமைச்சர்)

(Mr. Nissanka Wijeyeratne - Minister of Justice)

(අ) ඔව්.

(ආ) කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාරවරයා සඳහා වන නිල බංගලාව ඉදි කරගත යනු ලබන අතර ඉක්මණින් නිමවනු ඇතුළු අපේක්ෂා කෙරේ.

(ඇ) එන නොනම්.

(a) Yes.

(b) The Official Bungalow for the High Court Judge, Kurunegala, is in the process of construction and is expected to be completed soon.

(c) Does not arise.







